



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,507—FRIDAY, OCTOBER 29, 1897.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III.—Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ... ..	1239
Western Province ... ..	—	Land Resumption Notices ... ..	—
Central Province ... ..	1211	Notices under Ordinance No. 1 of 1897 ...	Suppl
Northern Province ... ..	1230	Abstracts of Season Reports... ..	—
Southern Province ... ..	1212	Notices under "The Forest Ordinance"	—
Eastern Province ... ..	1221	Sales of Arrack, Opium, and Toll Rents	1244
North-Western Province... ..	1223	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ... ..	1225	Sales of Salt and Timber ... ..	1245
Province of Uva ... ..	—	Notifications of Close Seasons, Infected Areas &c.	1245
Province of Sabaragamuwa ... ..	—	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,553, C. P.

Colonial Secretary's Office,  
Colombo, October 14, 1897.

ON Wednesday, December 1, 1897, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Wagapanaha Udasiya pattu division of the Matale North District of the Central Province.

Preliminary plan 4,675.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.
12457	Haduwela	Haduwela Attadassi Unnanse	Crown	Jungle	3 0 35
12460	Do.	do.	do.	Field	0 1 19

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,553, C. P.

වර්ෂ 1897-ක්වූ ඔක්තෝබර් මස 14 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස්ථානයන්සේගේ කන්තෝරුවේදීය.

මාතලේ දිසාවේ මාතලේ උපළාත්කලාපයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින වූ බදාදා දවල් 12ට මාතලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාතලේ දිසාවේ මාතලේ උතුරුපලාතේ වගපහනා උඩසියපත්තුචේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි දෙකකි.

නො.	ගම.	පිහිටීම 4,675.	අයිතිය මත නියෝගය—ආණ්ඩුව.	මහත.
		ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.
12457	හඩුවෙල	හඩුවෙල අත්කදස්සි උත්තාන්සේ	කැලෑබිම	3 0 35
12460	එම	එම	එම	0 1 19

අත්කරයක් රුපියල් 10යේ හිට විකුණනට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතලේ ආණ්ඩුවේ උපළාත්කලාපයන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙවුකාරීස් වමිහ.

**LAND SALES IN THE SOUTHERN PROVINCE.**

No. 961, s. P.

Colonial Secretary's Office,

Colombo, October 14, 1897.

ON Wednesday, December 8, 1897, at Matara, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Matara Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Four Gravets of the Matara District of the Southern Province.

Preliminary plan 4,665.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12918	Wetakeiya-attewila	Hittitiya	Paddy	2 2 30
13479	Malapalawadeniya	Preliminary plan 4,757. Wehamanduwa	Field	0 2 13
12083	Edgodakanatta	Preliminary plan 4,486. Naimana	Jungle	1 1 27
P 485	Miriswattadeniya	do.	Field	0 1 11

Upset price,—Rs. 10 on lots of one acre or less, and Rs. 20 on all lots over one acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 961, s. P.

වර්ෂ 1897 ක්වූ ඔක්තෝබර් මස 14 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස්ථානයන්සේගේ කන්තෝරුවේදීය.

මාතලේ දිසාවේ උපළාත්කලාපයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ දෙසැම්බර් මස 8 වෙනි දින වූ බදාදා මාතලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාතලේ දිසාවේ දකුණු පලාතේ කඩවත්තකරතුල පිහිටා තිබෙන බිම්කැබලි 4කි.  
පිහිටීම 4,665.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
				අ. රු. ප.
12918	වැටකෙයිසාඅත්තේවිල	හිත්තෙටිය	වි වැවිල්ල	2 2 30
13479	මලපලාව දෙනිය	පිහිටීම 4,757. වැවහමන්දුව	කුඹුර	0 2 13
12083	එගොඩකනන්ත	පිහිටීම 4,486. නායිමන	කැලෑව	1 1 27
P 485	මිරිස්වත්ත දෙනිය	එම	කුඹුර	0 1 11

අත්කරයකට ඉහල බිම්කැබලිල්ලක්—අත්කරයක මිල රුපියල් 20 බැගින්ද, අත්කරයකට අඩු හෝ අත්කරයක කැබලිල්ලක් රුපියල් දහය බැගින්ද.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතලේ මාතලේ ආණ්ඩුවේ උපළාත්කලාපයන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙවුකාරීස් වමිහ.

No. 962, s. p.

Colonial Secretary's Office,  
Colombo, October 14, 1897.

ON Wednesday, December 1, 1897, the Assistant Government Agent for the Matara District will put up to auction, at Kamburupitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twenty-four allotments of land situated in the Gangaboda pattu of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 4,417.						
A 484	Kahanakuttiyahena	Urapola	Jungle	2	0	6
11779	Do.	do.	do.	25	0	0
11780	Do.	do.	Citronella	0	3	29
Preliminary plan 1,787.						
3514	Baddabedda	Gatara	Garden	1	2	0
3515	Kandaketi yakumbura Udarahena <i>alias</i> Hangamahena	do.	do.	7	2	25
3516	Illangamawatta	do.	Citronella	1	0	0
A 130	Do.	do.	Garden	1	0	30
B 130	Illangamadeniya	do.	Paddy	0	1	33
3517	Illangamawatta	do.	Citronella	0	1	12
C 130	Illukketiyawattahena	do.	Heavy jungle	3	1	17
D 130	Do.	do.	Citronella	1	3	20
E 130	Kosgahahena	do.	Jungle	4	1	12
3518	Uswatta Appuhamigedeniya	do.	Deniya	0	1	30
F 130	Devatgahahena	do.	Jungle	13	2	27
G 130	Ambagahahena	do.	do.	6	2	4
3519	Kaluwattagewatta	do.	Citronella	0	3	13
I 130	Paragahahena	do.	Jungle	0	3	0
J 130	Do.	do.	Citronella	0	0	23
K 130	Do.	do.	do.	0	0	13
3520	Illangamahena	do.	do.	0	0	33
L 130	Mililagahadeniya	do.	Paddy	0	0	9
Preliminary plan 4,314.						
11369	Welipotahena	Kirinda	Chena	8	3	29
Preliminary plan 1,510.						
238	Yapallagodahena	Witiyala	Low jungle with jak	4	3	9
242	Kongahawatta <i>alias</i> Puwakwatta	do.	Jak and del	2	0	15
L 19	Do.	do.	Citronella	0	0	13
M 19	Do.	do.	Strip of paddy	0	0	18
N 19	Do.	do.	Enclosure, 4 cocoanut plants, and citronella	0	0	14
Preliminary plan 1,593.						
R 54	Dankuttiyawatta	Godawa	Jungle contains milila, goraka, &c.	2	2	24
T 54	Goygewatta	do.	Citronella	0	1	33
V 54	Do.	do.	do.	0	3	20
W 54	Hiriketiyawatta	do.	Garden	0	0	27
X 54	Do.	do.	Citronella and nadoon	1	3	35
Z 54	Paluwatta	do.	Citronella	1	1	20
S 56	Wilhellawatta	Gatara	do.	1	2	20
T 56	Do.	do.	do.	0	2	38
V 56	Do.	do.	Bare ground	0	1	2
W 56	Iriyaketiadeniyaowita	do.	do.	0	1	6
Y 56	Kekulameakumbura	Godawa	Deniya	0	3	30
F 57	Halgahakumburadeniya	Sapugoda	do.	0	1	7
G 57	Indurawatta Pitakele	do.	Jungle	1	0	18
Q 57	Gorokgahawatta	Gatara	High jungle	5	1	30
R 57	Do.	do.	Enclosure, two young jak trees, &c.	0	0	34
1184	Ittawelkuttiyahena	Godawa	Jungle	5	0	16
1185	Ittawelkuttiyahena <i>alias</i> Kekulamahena	do.	do.	22	2	38
1186	Do.	Sapugoda	do.	13	2	3
1187	Pellangahawatta	do.	Heavy jungle	4	3	22
1188	Mahakumbura Kuttiya <i>alias</i> Pelangahawattahena	do.	Jungle	20	0	36
1189	Geemadukanatta <i>alias</i> Mederihena	do.	do.	5	0	8
1197	Kappuhena godella <i>alias</i> Digandeniyaddarahena	do.	Jungle	5	1	36
1198	Kapuhena Godella	do.	do.	8	3	14
1199	Do.	do.	do.	1	3	34
1201	Kallaaliyakuttiya	do.	do.	12	3	1
1202	Galanna godella	do.	do.	6	1	15
1203	Do.	do.	do.	3	0	30
1204	Attuketiyadeniyahena <i>alias</i> Wilhellawattakuttiya	Gatara	do.	4	3	36
Preliminary plan 1,593.						
1205	Weweldeniyahena	Sapugoda	Jungle	9	0	0
1206	Asweddumakuttiyahena	do.	do.	14	2	0
1207	Higgahakumbura	Godawa	Citronella	0	3	6

C 1\*

Lot	Name of Claimant.	Village.	Description.	Extent.		
				A.	R.	P.
1208	Baharrakuttiya <i>alias</i> Gammaralegehena	Sapugoda	Jungle	26	0	33
1209	Illukmandiyahena <i>alias</i> Weweldeniyahena	do.	do.	13	3	25
1210	Yakadagalahena <i>alias</i> Nuggehena,	Gatara	do.	5	2	1
1211	Yakadagalahena <i>alias</i> Nuggehena, also called Bogahahena	do.	do.	22	1	13
Preliminary plan 4,520.						
W 486	Anakumbura	Dewiture	Paddy field	2	1	23
X 486	Uduwalpota	do.	do.	3	0	16
12412	Batehenadeniya	do.	do.	0	3	23
12413	Bambugasaddarahena	do.	Chena	3	0	17
12414	Haliyawelahena	do.	do.	4	0	10
12415	Do.	Lewpotdeniya	do.	0	0	25
Y 486	Hapatgama	Dewiture	Paddy field	2	2	23
Z 486	Andakumburakoratuwatta	do.	do.	0	0	30
Preliminary plan 1,504.						
M 16	Kospelakoratuakapatenna	Pitakatuwana	Paddy	0	0	26
107	Linwaladeniya	do.	do.	0	3	14
110	Linwalahenawatta	do.	Cocoanut trees	0	2	26
111	Linawalahenawattaowita	do.	Bare owita	0	0	28
123	Ketakelagahawatta	do.	Citronella and jak	0	2	18
124	Do.	do.	Cocoanut and jak	0	3	6
125	Ihalabata-atakumbura	do.	Paddy	2	3	30
133	Egodawatta	Witiyala	do.	2	3	3
135	Magahena	do.	Citronella and jak	0	0	29
136	Do.	do.	Low jungle and citronella	8	2	20
137	Do.	do.	Citronella	6	0	17
138	Do.	do.	Citronella and young cocoanut	1	3	13
Preliminary plan 1,504.						
139	Marambagewatta or Paranawatta	Witiyala	Citronella and cocoanut plants	1	2	13
140	Bandarawatta	do.	Jungle and jak	1	2	2
141	Maha-arambewatta	do.	Citronella and jak	1	1	15
142	Do.	do.	do.	0	3	0
143	Juligahadolakumburaowita	do.	Vegetables	0	0	22
146	Dangahapittaniyakumbura	do.	Citronella and two jak	1	0	28
147	Denigalmullawatta	Pitakatuwana	Young jak trees	0	1	29
148	Egodahena-addarakoratuwa	Witiyala	A few young jak and cocoanut trees	0	1	5
149	Okandakoratuweliadda	do.	Paddy	0	0	24
150	Okandakoratuwa	do.	A few young jak and cocoanut	0	1	39
159	Kospelakoratuwa	Pitakatuwana	Citronella and jak	1	0	15
160	Dalukgodawatta	do.	Citronella	0	1	9
161	Pitakoratuwewatta	do.	Citronella and arecanut	0	3	19
167	Kospelakoratuwa	do.	Low jungle	0	1	5
168	Do.	do.	Citronella	0	1	11
171	Tumpolagedawatta	do.	Citronella	0	2	9
177	Kospelakoratuwa	do.	Low jungle with jak	0	1	12
Preliminary plan 4,621.						
12732	Galketideniya-atmaga	Owitigama	Low jungle	3	0	15
12733	Galketideniya	do.	Field	0	0	23
12734	Wannegahena	do.	Low jungle	8	0	33
D 490	Do.	do.	Indian corn	0	3	23
12735	Kirimaduahena	do.	Jungle	3	2	29
12737	Mullebaddeatmaga	do.	Chena	5	1	5
E 490	Do.	do.	do.	0	2	5
Preliminary plan 4,590.						
R 489	Paranawatta	Wilpita	Citronella	0	1	36
S 489	Watagewatta	do.	do.	0	3	31
T 489	Lintotamullawatta	do.	do.	1	0	26
U 489	Do.	do.	do.	0	3	17
12643	Hathaulhena	do.	Jungle	23	3	0
12644	Do.	do.	Citronella	2	3	22
Preliminary plan 4,595.						
12662	Galgodahena and Batalahena	do.	Citronella	6	1	38
12663	Do.	Wilpita	Jungle	2	3	1
12664	Do.	do.	Citronella	6	1	16
12665	Radatotakumbura-atmaga or Kuruwalgodahena	Balukandala	Chena and jungle	1	1	19
Preliminary plan 4,498.						
12327	Geemadukanatta	A turalia	Jungle	22	0	23
12328	Do.	do.	Citronella	1	0	36

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 962, S. P.

වර්ෂ 1897 ක්වූ ඔක්තෝබර් මස 14 වෙනි දින කොළඹ

මහසෙනාධාරී සඳහා කන්තෝරුවේ දින.

මහර දිසාවේ උපදේශක උන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සභානායක ඉඩම් ආණ්ඩු මේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින වූ බදුදාට කණුරුපිටියේ තානායක මේදි වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාහර දිසාවේ දකුණු පලාතේ ගහබොඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙල් 124ක්.

සිතියම 4,417.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
				අ. රු. ප.
A 484	කහනකුච්චිය හේන	උරුපොල	කැලාව	2 0 6
11779	එම	එම	එම	25 0 0
11780	එම	එම	පැහිරි	0 3 29
සිතියම 1,787.				
3514	බඩබද්ද	ගවාර	ඉඩම	1 2 0
3515	කන්දකැටියේකුඹුර උඩරහේන			
	නොහොත් හත්තම හේන	එම	එම	7 2 25
3516	ඉලන්තමවත්ත	එම	පැහිරි	1 0 0
A 130	එම	එම	ඉඩම	1 0 30
B 130	ඉලන්තමදෙණිය	එම	කුඹුර	0 1 33
3517	ඉලන්තමවත්ත	එම	පැහිරි	0 1 12
C 130	ඉළක්කැටියේවත්ත හේන	එම	කැලාව	3 1 17
D 130	එම	එම	පැහිරි	1 3 20
E 130	කොස්ගහහේන	එම	කැලාව	4 1 12
3518	උස්වත්තඅප්පුනාමිගේ දෙණිය	එම	දෙණිය	0 1 30
F 130	දෙවටගහහේන	එම	කැලාව	13 2 27
G 130	අඹගහහේන	එම	එම	6 2 4
3519	කළුවත්තහේවත්ත	එම	පැහිරි	0 3 13
I 130	පරගහහේන	එම	කැලාව	0 3 0
J 130	එම	එම	එම	0 0 23
K 130	එම	එම	එම	0 0 13
350	ඉලන්තමහේන	එම	එම	0 0 33
L 130	මිල්ලගහදෙණිය	එම	වි වැවිල්ල	0 0 9
සිතියම 4,314.				
11369	වැලිපොතහේන	කිරිඳි	හේන	8 3 29
සිතියම 4,182.				
10857	තොරකැටියේහේන	විවිසල	පැහිරි	0 1 25
සිතියම 1,510.				
237	සාපල්ලාගොඩහේන	විවිසල	කුඩකැලේ	1 3 33
238	එම	එම	එම සහ කොස්	4 3 9
242	කෝන්ගහවත්ත නොහොත් පුවක්වත්ත	විවිසල	කොස් සහ දෙල්	2 0 15
L 19	කෝන්ගහවත්ත නොහොත් පුවක්වත්ත	එම	පැහිරි	0 0 13
M 19	එම	එම	වි කැබෙල්ලක්	0 0 18
N 19	කෝන්ගහවත්ත නොහොත් පුවක්වත්ත	එම	පොල් සහ පැහිරි	0 0 14
සිතියම 1,593.				
R 54	දන්කුච්චිය වත්ත	ගෝදාව	කැලාව, මිල්ල සහ ගොරක	2 2 24
T 54	ගොසිගේ වත්ත	එම	පැහිරි	0 1 33
V 54	එම	එම	එම	0 3 20
W 54	කිරිකැටියේ වත්ත	එම	ඉඩම	0 0 27
X 54	එම	එම	පැහිරි සහ නැඳුන්	1 3 35
Z 54	පාළුවත්ත	එම	පැහිරි	1 1 20
S 56	විල්හේ ඇල්ලවත්ත	ගවාර	එම	1 2 20
T 56	එම	එම	එම	0 2 38
V 56	එම	එම	මුහුණම	0 1 2
W 56	ඉරිගකැටියදෙණිය බිච්ච	එම	එම	0 1 6
Y 56	කැකුලමියා කුඹුර	එම	දෙණිය	0 3 30
F 57	හල්ගහකුඹුරේ දෙණිය	එම	එම	0 1 7
G 57	ඉඳුරවත්තේපිට කැලේ	එම	කැලාව	1 0 18
Q 57	ගොරොක්ගහවත්ත	එම	මහකැලාව	5 1 30
R 57	එම	එම	පොල් සහ කොස්	0 0 34
1184	ඉත්තවැල්කුච්චිය හේන	ගෝදාව	කැලාව	5 0 16
1185	ඉත්තවැල්කුච්චියේ හේන නොහොත් කැකුලම හේන	එම	එම	22 2 38
1186	එම	සපුගොඩ	එම	13 2 3
1187	පැලන්ගහවත්ත	එම	මහකැලාව	4 3 22
1188	මහකුඹුරකුච්චිය නොහොත් පැලන්ගහවත්ත හේන	එම	කැලාව	25 0 36

	ඉඩමේ නම.	ගම.	අන්දම.	මකක. අ. රු. ප.
1189	ශ්‍රී ජයානන්ද නොහොත් මුදේර් හේන	සපුගොඩ	කැලාව	5 0 8
1197	කපුහේන ගොඩැල්ල නොහොත් දිගන්දෙකිය අද්දර හේන	එම	එම	5 1 36
1198	කපුහේන ගොඩැල්ල	එම	එම	8 3 14
1199	එම	එම	එම	1 3 34
1201	කලාප්පිඬ කුච්චිය	එම	එම	12 3 1
1202	ගලන්තා ගොඩැල්ල	එම	එම	6 1 15
1203	එම	එම	එම	3 0 30
1204	අතුකැටිය දෙකිය හේන නොහොත් විල්හේ ඇල්ලවත්ත කුච්චිය	එම	එම	4 3 36
1205	වේවැල්ල දෙකිය හේන	එම	එම	9 0 0
1206	අස්වැද්දුමකුච්චිය හේන	එම	එම	14 2 0
1207	හික්ගහකුඹුර	ගෝදාව	පැහිරි	0 3 6
1208	බහරකුච්චිය නොහොත් ගම රුලහේ හේන	සපුගොඩ	කැලාව	26 0 33
1209	ඉළක්වත්තියේ හේන නො හොත් වේවැල්ල දෙකිය හේන	එම	එම	13 3 25
1210	යකඩගලහේන නොහොත් හුගේ හේන	ගතාර	එම	5 2 1
1211	යකඩගලහේන නොහොත් හුගේ හේන නැතහොත් බෝගහහේන	එම	එම	22 1 13
		සිතියම 4,520.		
W486	ආනාකුඹුර	දිව්තුරේ	කුඹුර	2 1 23
X 486	උඩුවල්ලොන	එම	එම	3 0 16
12412	බවේහේන දෙකිය	එම	එම	0 3 23
12413	බම්බුගස් අද්දර හේන	එම	හේන	3 0 17
12414	හාලියාවෙල හේන	එම	එම	4 0 10
12415	එම	එම	එම	0 0 25
Y 486	හපන්ගම	එම	කුඹුර	2 2 23
Z 486	ආදකුඹුර කොරවුවත්ත	එම	—	0 0 30
		සිතියම 1,504.		
M 16	කොස්පැල කොරවුව කප තැන්න	පිටකවුවන	වි	0 0 26
106	ලීන්වල දෙකිය උඩුමුල්ල	කරගොඩ	දෙකිය	0 1 0
107	ලීන්වල දෙකිය	පිටකවුවන	වි	0 3 14
110	ලීන්වලහේන වත්ත	එම	පොල්	0 2 26
111	එම බිච්ච	එම	මුඛු බිච්ච	0 0 28
123	කැටකැලගහ වත්ත	පිටකවුවන	පැහිරි සහ කොස්	0 2 81
124	එම	එම	පොල් සහ කොස්	0 3 6
125	ඉහලබටදක කුඹුර	එම	වි	2 3 30
133	එගොඩාවත්ත	එම	එම	2 3 3
134	යාපලගොඩ හේන	එම	එම	0 2 26
135	මගහේන	විචියල	පැහිරි සහ කොස්	0 0 29
136	එම	එම	බාලකැලාව සහ පැහිරි	8 2 20
137	එම	එම	පැහිරි	6 0 17
138	එම	එම	පැහිරි සහ පොල්	1 3 13
		සිතියම 1,504.		
139	මාරඹහේවත්ත නොහොත් පරනවත්ත	විචියල	පැහිරි සහ පොල්පැල	1 2 13
140	බත්මාරවත්ත	එම	කැලාව සහ කොස්	1 2 2
141	මහඅරඹේවත්ත	එම	පැහිරි සහ කොස්	1 1 15
142	එම	එම	එම	0 3 0
143	ජලිකහදෙලකුඹුර බිච්ච	එම	එලවළු	0 0 22
145	දන්ගහපිච්චනිය කුඹුර	එම	කැලාව සහ කොස්	0 2 25
146	එම	එම	පැහිරි සහ කොස්	1 0 28
147	දෙකියල්ලුල්ලේවත්ත	පිටකවුවන	පැලකොස්	0 1 29
148	එගොඩාහේන අද්දර කොරවුව	විචියල	පැලපොල් සහ කොස්	0 1 5
149	ඹකන්දේ කොරවුව ලියැද්ද	එම	වි	0 0 24
150	ඹකන්දේ කොරවුව	එම	පැලපොල් සහ කොස්	0 1 39
159	කොස්පැල කොරවුව	පිටකවුවන	පැහිරි සහ කොස්	1 0 15
160	දළක්ගොඩවත්ත	එම	පැහිරි	0 1 9
161	පිටකවුවනවත්ත	එම	පැහිරි සහ පුවක්	0 3 19
167	කොස්පැල කොරවුව	සිවල්ගම	පුම්කැලාව	0 1 5
168	එම	එම	පැහිරි	0 1 11
171	තුන්පොලගොඩවත්ත	එම	පැහිරි	0 2 9
177	කොස්පැල කොරවුව	එම	පුම්කැලාව	0 1 12
		සිතියම 2,736		
3322	කැටලදෙලහේන	දෙමරිපස්ස	හේන	0 2 30

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහක. අ. රු. ප.
		සිතියම 4,621.		
12732	ගල්කැට්ටේගේ අත්මක	බිච්චගමුව	කුඩාකැලැව	3 0 15
12733	ගල්කැට්ටේගේ	එම	කුඹුර	0 0 23
12734	වන්නිගමන	එම	කුඩාකැලැව	8 0 33
D 490	එම	එම	ඉප්පු වැව්ල්ල	0 3 23
12735	කිරිඳිවැවගේ	එම	කැලැව	3 2 29
12737	මුල්ලිඳිදේඅත්මක	එම	ගේන	5 1 5
E 490	එම	එම	එම	0 2 5
		සිතියම 4,590.		
R 489	පරණවත්ත	විල්පිට	පැහිරි	0 1 36
S 489	වටගේවත්ත	එම	එම	0 3 31
T 489	ලීන්තොටමුල්ලවත්ත	එම	එම	1 0 26
U 489	එම	එම	එම	0 3 17
12643	ගත්තමුල්ලගේ	එම	කැලැව	23 3 0
12644	එම	එම	පැහිරි	2 3 22
		සිතියම 4,595.		
12662	ගල්ගොඩගේන සහ බහලු ගේන	විල්පිට	පැහිරි	6 1 38
12663	එම	එම	කැලැව	2 3 1
12664	එම	එම	පැහිරි	6 1 16
12665	රජයේ වෙසුකුඹුර අත්මක කො ගොත් කිරිවල්ගොඩගේන	එම	ගේන සහ කැලැව	1 1 19
		සිතියම 4,498.		
12327	ගිමවුකනත්ත	අතුරලිය	කැලැව	22 0 23
12328	එම	එම	පැහිරි	1 0 36

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේෂර්ස් කාරුල්ල නිකාත්ගේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැන කාරණා සබරගමුවද, ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්ගේ දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්වනගේගේ ආඥාවලෙස,  
ජ. කොඵල් වාකර්,  
මහසෙකුකාරිස් මහල.

No. 963, s. P.

Colonial Secretary's Office,  
Colombo, October 15, 1897.

ON Friday, November 26, 1897, and the following days, at noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at his office at Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-nine allotments of land situated in the Gangaboda, Wellaboda, Talpe pattu, and Bentota-Walallawiti korale divisions of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 4,605.—Urubokka. Claimant—Crown.						
12693	Kopigahawela	Totage Andris	Paddy field	6	1 18	10
12694	Do.	do.	do.	0	1 4	10
12695	Pillekumbura	Ranchagodage Appu Sinho	do.	4	1 0	10
Preliminary plan 4,687.—Pitiwala. Claimant—Crown.						
13053	Kumbahitigoda	K. V. Sedoris	Jungle	3	0 8	20
Preliminary plan 4,698.—Magala. Claimant—Crown.						
N 492	Hodapaluwakumbura	Mudaliyar, Bentota-Walalla-witi korale	Paddy field	5	3 24	10
Preliminary plan 4,699.—Igala. Claimant—Crown.						
13141	Moragahawattaudumulla	Mudaliyar, Bentota-Walalla-witi korale	Deniya	0	2 4	10
13142	Gulanchenagoipola	do.	Paddy field	3	2 22	10
13143	Hiriattadeniya	do.	do.	0	3 12	10
13144	Kohillagollaokandadeniya	do.	Deniya	0	1 18	10
13145	Kekunagahadeniya	do.	do.	0	1 14	10
Preliminary plan 4,775.—Talagaspe. Claimant—Crown.						
13515	Galkadullapollanwa	K. Oberis de Silva	Garden	0	2 21	20
13516	Do.	do.	Jungle	1	1 17	20
13517	Do.	do.	Garden	0	1 27	20
Preliminary plan 4,777.—Igala. Claimant—Crown.						
13519	Kurundugahakotahena-addara-deniya	Don Eynis de Silva Gunasekara	Deniya	1	3 2	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
		Preliminary plan 4,778.—Goluwamulla. Claimant—Crown.			
13520	Katukanatta <i>alias</i> Willagaha-godella	Don Istoppukankanange Pelek Appu	Garden	0 3 28	10
		Preliminary plan 4,780.—Hipankanda. Claimant—Sendiya Hakuru Babiya. Crown			*
13530	Golekandawatta		Cocoanuts	3 1 6	20
		Preliminary plan 4,783.—Amugoda and Talgaspe. Claimant—K. Bastian. Crown			
E 529	Kalugalahenedeniya		Paddy field	2 3 0	40
		Claimant—K. Romanis and others. Crown			
F 529	Durugedarawatta		Cocoanuts	3 0 9	40
		Claimant—K. Romanis and Denisse. Crown			
G 529	Mudurugedarawatta		do.	0 1 7	40
		Claimant—K. Romanis and Babappu. Crown			
H 529	Nagahawatta		do.	0 1 32	40
		Claimant—S. V. Siyadoris. Crown			
I 529	Bandugalahenapollanawa		Garden	1 1 8	40
		Claimant—Crown. Crown			
13538	Kalugalahena		Jungle	40 2 0	40
13539	Kalugalahenaudumulla	Do.	Deniya	3 3 25	40
13540	Do.	Do.	Jungle	59 0 0	40
13543	Do.	Do.	do.	14 3 7	40
13544	Dandugalahenedeniya	Do.	Deniya	7 3 31	40
13545	Kalugalahena	Do.	Jungle	56 2 0	40
13547	Dandugalahenaudumulla	Do.	Deniya	0 2 17	40
13548	Galkadullepollanawa	Do.	Chena	4 0 21	40
		Preliminary plan 4,657.—Paragoda. Claimant—L. Don Mathes and others.			
12880	Gigungeiwatta		Old cocconut	0 2 0	10
		Claimant—K. H. Hendrick and others. Crown			
12882	Talgaslangewattaowita		Field	0 0 8	10
12883	Talgaslangewatta	do.	Jungle	0 0 37	10
		Claimant—K. Bastian. Crown			
12887	Bodagiriadeniya		Field	0 0 6	10
		Claimant—M. Lewis W. Dias. Crown			
12888	Migahakanatta		Garden	0 0 9	10
		Claimant—M. Lewis. Crown			
12889	Bandaralagedeniya		Field	0 0 23	10
		Claimant—K. Seadories and others. Crown			
12890	Batagodawatta		Garden	0 0 7	10
		Claimant—Crown. Don Abran Wijetunge, Vidane Arachchi			
12893	Batagodakanda		Jungle	0 0 6	10
		Preliminary plan 4,684.—Koggala. Claimant.—P. Don Siman de Silva.			
A 492	Kongahawattadeniya or Toppugaltuduwahenedeniya	Crown	Field	0 0 10	10
B 492	Kongahawatta or Toppigaltuduwaheua	do.	Young cocoanuts	0 0 38	10
C 492	Toppugaltuduwahena	do.	Jungle	1 2 28	10
		Claimant—Temple claim. Crown			
D 492	Toppugaltuduwaheua Pansalawatta		Young cocoanuts	0 1 4	10
		Preliminary plan 4,773.—Mayakadua. Claimant—Crown. M. Tebanis and K. Siyadoris-hami			
13507	Kotigalgodaokanda		Jungle	1 0 24	20
13508	Do.	do.	Owita	0 0 34	10
13509	Do.	do.	Yams	0 0 19	10
13510	Do.	do.	Field	0 0 30	10
13511	Do.	do.	Fine grain	1 1 1-	10
13512	Do.	do.	Jungle	0 2 31	10
		Preliminary plan 4,754.—Kahaduwa. Claimant—Crown.			
13465	Gurugodellabedda	D. S. Gunawardana	Jungle	6 0 38	40
13466	Do.	do.	Garden	0 1 37	10
13467	Do.	do.	Chena	0 0 22	10
13469	Do.	Weragoda Radage Adrian	do.	0 2 0	10
13470	Do.	do.	Garden	0 1 15	10
		Claimant—Crown. Weragodarage Adiriyana			
13472	Gurugodellahena		Sweet potatoes	0 0 5	10



Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 4,781.—Alutwala.					
13531	Tuyankanda-addarabedda	Claimant—Crown. Ahangamabadahahege	Forest	15 1 32	40
13532	Pahalawalabedda	Babune and others do.	—	2 1 10	40
Preliminary plan 4,691.—Ambalangoda.					
E 492	Wedigewellabodawatta	Claimant—Maradanegge Jussey. Crown	Cocconut	0 2 5	10
Preliminary plan 4,686.—Etikandura.					
13051	Kajugasduwabedda	Claimant—Crown. Kariyawasan Martinu Gamage Andoris	Jungle	3 3 21	40
Preliminary plan 4,421.—Ganegama.					
11783	Bt uhengodakanda	Claimant—Crown. Charles Wijesinha	Chena	2 3 1	20
11784	Do.	do.	do.	2 3 13	20
11785	Do.	—	do.	4 1 18	20
11786	Do.	—	Garden	0 1 7	10
11787	Do.	—	do.	0 1 4	10
Preliminary plan 4,746.—Ganegama.					
13406	Timbirigahagoda	Claimant—Crown. C. W. Gunawardana	Jungle	13 0 0	40
13407	Minuwanwillagodabedda	do.	do.	19 0 15	40
13408	Udumutta	do.	Abandoned paddy field	0 1 27	10
13409	Do.	do.	do.	0 0 29	10
13410	Do.	do.	do.	0 0 36	10
13411	Etawalamullabedda	do.	Garden	0 1 28	10
13412	Do.	do.	Jungle	8 0 19	40

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 963, S. P.

වර්ෂ 1897 නවු ඔක්තෝබර් මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්ගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුකරු ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 නවු නොවැම්බර් මස 26 වෙනි දිනවූ සිකුරුදු සහ ඊට පසු දවස්වල දීත් ගාල්ලේ කවිච්චිපේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගහබඩ, වැල්ලබඩ, තල්පේපත්තුවේ සහ බෙන්තර වලල්ලාච්චිකෝරලේ කොට්ඨාසයේ තිබෙන බිම්කැබ්ලි 69.

නො.	ඉඩමේ නම.	ලාභීවරයා.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කරයක මල. රු.
සිතියම 4,605. උතුරුබොක්ක. අයිතිකම් නියන්තා—රජයන්තක.					
12693	කෝපිගහවෙල	නොටගේ අන්දිරිස්	කුඹුර	6 1 18	10
12694	එම	එම	එම	0 1 4	10
12695	පිලේකුඹුර	රත්නාගොඩගේඅප්පු සිසිල්කෝ	එම	4 1 0	10
සිතියම 4,687. පිරිවල.					
13053	කුම්බකිට්ගොඩ	කේ. ඩී. සියයොරිස්	කැලේ	3 0 8	20
සිතියම 4,698. මාගල.					
N 692	හොඳලුවකුඹුර	බෙන්තරවුදියන්සේරුවාමි	කුඹුර	5 3 24	10
සිතියම 4,699. ඉගල.					
13141	මොරගහවත්තලවුල්ල	බෙන්තරවුදියන්සේරුවාමි	දෙණිය	0 2 4	10
13142	ගලනේනේනේගොඩපල	එම	කුඹුර	3 2 22	10
13143	සිරිඅනෙදෙණිය	එම	එම	0 3 12	10
13144	කොඳිලගොල්ලකිකන්දෙ දෙණිය	එම	දෙණිය	0 1 18	10
13145	කැකුනගහදෙණිය	එම	එම	0 1 14	10
සිතියම 4,775. තල්ගස්පේ. අයිතිකම් නියන්තා—රජයන්තක.					
13515	ගල්කවුල්ලපොල්ලුව	කේ. ම. බේනිස්ද සිල්වා	වත්ත	0 2 21	20
13516	එම	එම	කැලේ	0 1 17	20
13517	එම	එම	වත්ත	0 1 27	20

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත.	අක්කරයක මිල.
		සිතියම 4,777. ඉහල.			
13519	කුරුඳුගහනතකනඅද්දරදෙනිය	දෙව් ලයිට්ස් ද සිල්වා ඉතාසේකර	දෙනිය	1 3 2	10
		සිතියම 4,778. ගොලුවාමුල්ල.			
13520	කඩුකනත්ත ගෙවත් වෙල්ල ගහගොඩාල්ල	දෙව් ඉස්කොප්පකන්නා නන්ගේපෙලෙක්අප්පු	වත්ත	0 3 28	10
		සිතියම 4,780. හිටත්කන්ද. අයිතිකම කියන්නා—සෙන්දිසාහකුරු බඩිසා.			
13530	ගොලේකන්දවත්ත	රාජසත්තක	පොල්	3 1 6	20
		සිතියම 4,783. අමුගොඩ කල්ගස්පේ. අයිතිකම කියන්නා—කේ. බස්නියන්.			
E 529	කලගහසේනදෙනිය	රාජසත්තක	කුඹුර	2 3 0	40
		අයිතිකම කියන්නා—කේ. රෙමානිස් සහ තවත් අය.			
F 529	දුරුගෙදරවත්ත	රාජසත්තක	පොල්	3 0 9	40
		අයිතිකම කියන්නා—කේ. දෙනියේ.			
G 529	මුදුරුගෙදරවත්ත	රාජසත්තක	එම	0 1 7	40
		අයිතිකම කියන්නා—කේ. බඩප්පු.			
H 529	ලෞරුගහවත්ත	රාජසත්තක	එම	0 1 32	40
		අයිතිකම කියන්නා—ඇ. ඒ. සියඥෙරිස්.			
I 529	බදුගහසේනපොල්ලකුට	රාජසත්තක	වත්ත	0 1 8	40
		අයිතිකම කියන්නා—රාජසත්තක.			
13538	කලුගලහේන	රාජසත්තක	කැලේ	40 2 0	40
13539	කලුගලහේනලඩුමුල්ල	එම	දෙනිය	3 0 25	40
13540	එම	එම	කැලේ	59 0 0	40
13543	එම	එම	එම	14 3 9	40
13544	දඹුගහසේනදෙනිය	එම	දෙනිය	7 3 31	40
13545	කලුගලහේන	එම	කැලේ	56 2 0	40
13547	දඹුගහසේන ලඩුමුල්ල	එම	දෙනිය	0 2 17	40
13548	ගල්කඩුල්ලෙපොල්ලකුට	එම	හේන	4 0 21	40
		සිතියම 4,657. පරගොඩ. අයිතිකම කියන්නා—ඇ. ඒ. දෙව් මහෙස්ද සිල්වා සහ කේන් අය.			
12880	හිගහසේවත්ත	—	පරතපොල් වැවිල්ල	0 2 0	10
		අයිතිකම කියන්නා—කේ. එච්. ගෙන්ද්‍රික් සහ තවත් අය.			
12882	කල්ගස්ලගවත්තමිට්ට	රාජසත්තක	වෙල	0 0 8	10
12883	එම වත්ත	එම	කැලේ	0 0 37	10
		අයිතිකම කියන්නා—කේ. බස්නියන්.			
12887	බෝදුගිරිදෙනිය	රාජසත්තක	වෙල	0 0 6	10
		අයිතිකම කියන්නා—ඇ. මී. ලුපිස්, ඩබ්ලිව්. දිසස්.			
12888	මීගහකනත්ත	රාජසත්තක	වත්ත	0 0 9	10
12889	බදුරුලගේදෙනිය	එම	වෙල	0 0 23	10
		අයිතිකම කියන්නා—කේ. සියඥෙරිස් සහ තවත් අය.			
12890	බටගොඩවත්ත	රාජසත්තක	වත්ත	0 0 7	10
		අයිතිකම කියන්නා—රාජසත්තක.			
12893	බටගොඩකන්ද	දෙව්අබරත් විජේතුංග	කැලේ	0 0 6	10
		මහියම 4,614. කොස්ගල. අයිතිකම කියන්නා—පී. දෙව් සිමන්ද සිල්වා.			
A 492	කෝන්ගහවත්ත දෙනිය ගෙවත් තෝප්පුගල්කුඹුවහේනදෙනිය	රාජසත්තක	වෙල	0 0 10	10
B 492	කෝන්ගහවත්ත ගෙවත් තෝප්පු ගල්කුඹුවහේන	එම	බාලපොල් වැවිල්ල	0 0 38	10
C 492	තෝප්පුගල්කුඹුවහේන	එම	කැලේ	1 2 28	20
		අයිතිකම කියන්නා—පන්සල.			
D 492	එම ගෙවත් පන්සලවත්ත	රාජසත්තක	බාලපොල්	0 1 1	10
		සිතියම 4,773. මායකඹුව. අයිතිකම කියන්නා—රාජසත්තක.			
13507	කොට්ගල්ගොඩ	ඇ. මී. හෙබේරිස් සහ කේ. සියඥෙරිස්හාමි	කැලේ	0 1 24	20
13508	තොට්ගල්ගොඩබිකන්ද	එම	මිට්ට	0 0 34	10
13509	එම	එම	අල	0 0 19	10
13510	එම	එම	වෙල	0 0 30	10
		සිතියම 4,773. මායකඹුව. අයිතිකම කියන්නා—රාජසත්තක.			
13511	කොට්ගල්ගොඩ මිකන්ද	ඇ. මී. හේබේරිස්හාමි, කේ. සියඥෙරිස්හාමි	සින්බෝග	1 1 1	10
13512	එම	එම	කැලේ	0 2 31	10

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අත්දැම.	මහන. අ. රු. ප.	අක්කර. සකම්ල රු.
		සියයම 4,754. කහදුව.			
13465	ගුරුගොඩැල්ලේ බැද්ද	සී. ඇස්. ගුනවර්ධන	කැලේ	6 0 38	40
13466	ගුරුගොඩැල්ලේ වත්ත	එම	වත්ත	0 1 37	10
13467	ගුරුගොඩැල්ල බැද්ද	එම	සේන	0 0 22	10
13469	එම	චේරගොඩරදුගේ අදිරියන්	එම	0 2 0	10
13470	ගුරුගොඩැල්ලවත්ත	එම	වත්ත	0 1 15	10
13472	ගුරුගොඩැල්ල හේන	චේරගොඩරදුගේ අදිරියන්	බහල	0 0 5	10
		සියයම 4,781. අලුත්වල.			
13531	තුසිසත්කන්දඅද්දරබැද්ද	අහන්ගම බඩහැලගෙ බඩු	කැලේ	15 1 32	40
13532	පහලවල බැද්ද	නේ සහ තවත් අය	—	2 1 10	40
		සියයම 4,691. අම්බලන්ගොඩ. අයිතිකම කියන්නා—මාරදෙකියේ ජුසේ.			
E 492	වැදිගේ වැල්ලබඩවත්ත	රජසන්නක	පොල්	0 2 5	10
		සියයම 4,686. ඇත්කදුර. අයිතිකම කියන්නා—රජසන්නක.			
13051	කළුසේදුව බැද්ද	කාරියවසන් මාර්තිඤ්ඤ	—	3 3 21	20
		ගමගේ අන්ද්‍රෙරිස්			
		සියයම 4,421. ගනේගම.			
11783	බඩු හේන්ගොඩකන්ද	මාර්ලස් විජේසිංහ	හේන	2 3 1	20
11784	එම	එම	එම	2 3 13	20
11785	එම	එම	එම	4 1 18	20
11786	එම	එම	වත්ත	0 1 7	10
11787	එම	එම	එම	0 1 4	10
		සියයම 4,746.			
13406	තිඹිරිගහගොඩ	සී. ඩබ්ලිව්. ගුනවර්ධන	කැලේ	13 0 0	40
13407	මිනුවන්පල බැද්ද	එම	එම	19 0 15	40
13408	උදුඹුන්න	එම	අත්ඇරපු		
			කුඹුර	0 1 27	10
13409	එම	එම	එම	0 0 29	10
13410	එම	එම	එම	0 0 36	10
13411	ඇටවලවුල්ලේ බැද්ද	එම	වත්ත	0 1 28	10
13412	එම	එම	කැලේ	8 0 19	40

මෙම ඉඩම් ගැන සම් අයිතිකමක් කියා සිටින්නාවූ කෙනෙක් ඇත්නම් ඔවුන්ගේ අයිතිවාසිකම ගැන තීරණයකට ළඟා වූ ලියවිලි ආදියත් රැගෙන ඉඩම විකුන හ දවසට ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ ඉදිරිපිටට ඇවිත් පෙනීසිටින බිහිකර.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්තරාලුන්තාන්සේගෙන්, විකිනීමේ කොන්දේසි ගැන දකුණු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුමානවත්තන්සේගේ ආඥාවලෙස,  
 ජී. නොඑල් මාකර්,  
 මහසෙනෙකාරිස් මමිහ.

LAND SALES IN THE EASTERN PROVINCE

No. 609, E. P.

Colonial Secretary's Office,  
 Colombo, October 13, 1897.

ON Tuesday, December 7, 1897, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 2,356.—Panama.				
76061	Pottuvil	Mr. J. J. Robinson	Fit for paddy	3 3 17
76062	Do.	do.	Fit for coconut plantation	359 3 0
Preliminary plan 2,314.—Akkarai pattu.				
75905	Karunkoddittivu	M. Alvappodi	Open land fit for garden	1 2 23
75906	Do.	do.	Encroachment	0 0 26
75908	Do.	A. Kasinava	Fit for garden	2 1 13
75910	Do.	V. U. Chinnattampi	do.	8 1 25
75911	Do.	do.	do.	21 1 37
Preliminary plan 2,244.				
7530	Addalachenia	T. Kiturulevvai	Fit for coconuts	7 3 7
7531	Do.	J. Atamlevvai	do.	39 2 34
7532	Do.	P. H. Sinna Akamatulevvai, &c.	do.	3 3 7
7533	Do.	A. Alimukaiyatinvava	do.	18 1 15
Preliminary plan 2,296.—Eraur.				
75779	Do.	K. Nahanattu	Jungle	46 0 10
75780	Do.	K. Sempam	do.	2 0 13

Lot.	Village.	Name of Applicant	Description.	Extent. A. R. P.
		Preliminary plan 2,351.		
76050	Punaikudda	M. H. Akamatulevvai	Garden	2 2 35
76051	Do.	P. Fernando	do.	0 2 15
76052	Do.	M. H. Akamatulevvai	do.	0 3 14
		Preliminary plan 801.—Koralai.		
9689	Miravodai	General sale	Jungle	4 3 26
		Preliminary plan 1,412.		
3421	Valaichchenai	General sale	do.	5 3 8
		Preliminary plan 1,213.—Manmunai pattu.		
2561	Sotiyankaddu	General sale	Fit for paddy	29 1 10
		Preliminary plan 909.		
11151	Ponnankanichenai	M. Suppiramanian	do.	24 0 0

Upset price,—from Rs. 10 to Rs. 15 per acre.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 609 E. P.

கொலோனியல் சர்க்கிடுததார ஆபீசில்  
கொழும்பில், 1897 ம் ஆண்டு ஐப்பசிமீ 13 ந் உ.

1897 ம் ஆண்டு மார்ச்சுமாதம் 7 ந் திகதியாகிய செவ்வாய்க்கிழமையிலும் அதனையடுத்த நாட்களிலும் தன ஆபீசில் கிழக்கு மாகாணத்து கவற்சாலைமேற்று ஏசனறவர்கள் இதனடியிற சொல்லப்படடிருக்கிற முடிக்கூரிய காணித துண்டுகளை, அரசாட்சியாரால் உததரவுபண்ப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம், ஏலத்திற கூறி விற்பார.

பட்டம் 2,356, யாணகையறறு.

இல.	குறிச்சி.	கேள்விகாரானின் பெயர்.	விவரம்.	விசாலம். அ. ரூ. ப.
76061	பொத்துவில	மென். ஜே. ஜே. ரூபின்சன்	வேளாணமைக்கேற்றது	3 3 17
76062	ஹெ	ஹெ	தென்னமயிள்ளைக்கேற்றது	359 3 0
		பட்டம் 2,314, அக்கையறறு.		
75905	கருங்கொட்டித்தீவு	ம. ஆள்மாப்போடி	தோட்டச்செய்கைக்கு	1 2 23
75906	ஹெ	ஹெ	கூட்டிய்ப்பிடித்தது	0 0 26
75908	ஹெ	அ. காசினவாவா	தோட்டச்செய்கைக்கேற்றது	2 1 13
75910	ஹெ	வி. உ. சினனத்தமயி	ஹெ	8 1 25
75911	ஹெ	ஹெ	ஹெ	21 1 37
		பட்டம் 2,244.		
7530	அட்டாளச்சேனை	தோ. கிருதுலெவ்வை	தென்னமயிள்ளைக்கேற்றது	7 3 7
7531	ஹெ	இ. ஆதமலெவ்வை	ஹெ	39 2 34
7532	ஹெ	பொ. த. சினன அகமது		
		லெவ்வையு மறுபேரும்	ஹெ	3 3 7
7533	ஹெ	அ. அவிமுனைத்தீனவாவா	ஹெ	18 1 15
		பட்டம் 2,296, ஏரூலூர்.		
75779	புனணைக்குடா	க. ரூனமுத்து	காடு	46 0 20
75780	ஹெ	க. செம்பன	காடு	2 0 13
		பட்டம் 2,351.		
76050	ஹெ	மு. கா. அகமதுலெவ்வை	தோட்டப்பூமி	2 2 35
76051	ஹெ	பி. பெற்றாந்து	ஹெ	0 2 15
76052	ஹெ	மு. கா. அகமதுலெவ்வை	ஹெ	0 3 14
		பட்டம் 801, கோறளைபறறு.		
9689	மிருவோடை	பொதுவிற்பனவு	காடு	4 3 26
		பட்டம் 1,412.		
3421	வாளச்சேனை	பொதுவிற்பனவு	காடு	5 3 8
		பட்டம் 1,213, மானமுளைபறறு.		
2561	சோதையன்கடடு	பொதுவிற்பனவு	வேளாணமைக்கு ஏற்றது	29 1 10
		பட்டம் 909.		
11151	பொன்னாய்காணிச்சேனை	மு. சுப்பிரமணியம்	ஹெ	24 0 0

தரிப்புவிலை ஏக்கர் ஒன்றுக்கு ரூபாய் 10 தொடக்கம் ரூபாய் 15 வரைக்கும்.

இக்காணித்துண்டுகளைப்பறறிய மேலதிகமான விளையாங்குகளையும் விற்பனைவின் கொந்தீசுகளையும்பறறு கிழக்குமாகாணத்து மட்டுக்களப்பு ஏசனறத்தூரை யவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதிமகோததமர் அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல உவாககர்,  
இராசாங்க விசீதர்

No. 610, E. P.

Colonial Secretary's Office,

Colombo, October 19, 1897.

ON Thursday, December 16, 1897, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,073.—Akkaraipattu.

Lot.	Village.	Name of Applicant	Description.	Extent.	
				A.	R. P.
6850	Panankadu	A. Utumalevvai	Fit for paddy	19	3 2
6851	Do.	M. Kalenterlevvai, &c.	do.	103	0 0

Upset price,—Rs. 12.50 per acre.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 610, E. P.

கொலோனியல் சுககிடுத்தார ஆபீசில்,

கொழும்பில், 1897 ம அற்பகிண 19 ந் வ.

1897 ம ஆண்டு மாகபழிமாதம் 16 ந் திகதியாகிய வியாழ்க்கிளமையிலு மதனையடுத்த நாட்களிலும் கிழ கஞ்சமாகாணத்து கவற்றணமேந்து ஏசன்றவாகள தனது ஆபீசில் இதனடியிற் சொல்லப்படடிருக்கிற முடிக்கூ ரிய காணித்துணைகளை, அரசாட்சயாரால உத்தரவுபண்ணப்பட்டடிருக்கும் பொருத்தப்பிரகாரம் வலத்திற் கூறி வீற்பாரா.

படம் 2,073, அக்கரைப்பற்று.

இல.	சூறிச்சி.	கேள் வீக்காரானின் பெயர்	விவரம்.	வீசாலம்.	
				அ. ரூ. ப.	
6850	பனங்காடு	அ. உதுமாலெவ்வை	மேளாண்மைக்கேற்றது	19	3 2
6851	Do.	மு. கலத்தாலெவ்வையும மறுபேரும்	செடி	103	0 0

ஏக்கொன்றுக்கு தரிப்பவிலை ரூபாய் 12.50.

இக்காணிகளைப்பற்றிய மேலதிகமான வீளம்பாங்களுயும் வீறபனவின கொந்தீசுகளையுமபற்றி மட்டக களப்பு அரசாட்சயேசன்றுத்துராயவாகளிடம் வினுவ யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையினபடி,

ஈ. நோவெல் உவாககர்,  
இராசாங்க லிக்கிதா.

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,258, N.-W. P.

Colonial Secretary's Office,

Colombo, October 25, 1897.

ON Tuesday, December 7, 1897, and following days, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District of the North-Western Province will put up to auction for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Puttalam pattuwa division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 94.—Puttalam pattuwa.

Lot.	Situation.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
455	Puttalam	Crown	Forest	25	3 0
459	Do.	do.	do.	25	3 0
466	Do.	do.	do.	25	2 0

Preliminary plan 1,718.—Rajakumara Wannu pattuwa.

Applicant—M. Migel Fernando.

8691	Mundel	Crown	Forest and jungle	63	0 0
8692	Do.	do.	do.	57	0 16

Preliminary plan 2,002.—Rajakumara Wannu pattuwa.

B 998	Sembukulam	Piche Nallamuttu Pariyari and others	Low jungle	412	1 0
-------	------------	---	------------	-----	-----

Lot.	Situation.	Name of Claimant.	Description.	Extent. A. R. P.
D 998	Sembukulam	Piche Nalla Muttu Pariyari and others	Cleared land	17 0 8
E 998	Do.	do.	Land suitable for paddy	2 3 25
F 998	Do.	do.	Chena	7 1 30
G 998	Do.	do.	Field	19 3 0
H 998	Do.	do.	Low jungle	19 0 0
I 998	Do.	do.	Field	30 2 8
J 998	Do.	do.	Low jungle	40 2 0
K 998	Do.	do.	Cleared land	1 1 17
L 998	Do.	do.	Chena	2 1 31
O 998	Do.	do.	Jungle	31 2 34
P 998	Do.	do.	do.	119 2 25
Q 998	Do.	do.	Low jungle	29 2 0
R 998	Do.	do.	High jungle	32 1 12
S 998	Do.	do.	Low jungle	545 1 0

Upset price of lots 455, 459, and 466 in preliminary plan 94 is Rs. 35 per acre; of lots 8,691 and 8,692 in preliminary plan 1,718 is Rs. 45 per acre; and of lots B 998, D 998, E 998, F 998, G 998, H 998, I 998, J 998, K 998, L 998, O 998, P 998, Q 998, R 998, and S 998 in preliminary plan 2,002 is Rs. 40 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,258, N.-W. P.

වර්ෂ 1897 ක්වූ ඔක්තෝබර් මස 25 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස්ථානයේ සේවයේ කන්තෝරුවේදීය.

වසර දසාවේ පුත්තලමේ උපළුපත්කරුන්කාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ දෙසැම්බර් මස 7 වෙනි දින වූ අභ්‍යර්ථන දැවල් එකට සහ ඊටපසු දවස්වලද පුත්තලම් කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වසර දසාවේ පුත්තලම් පලාතේ පුත්තලම්පත්තුවේ කොට්ඨාසයේ පිහිටාගියේන බිම්කැබලි 20ක්.

සිතියම 94. පුත්තලම්පත්තුව.

නො.	ස්ථානය.	ඉල්ලුම්කාරයා.	අයිතියකම කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
455	පුත්තලම	—	ආණ්ඩුව	මුකලාන	25 3 0
459	එම	—	එම	එම	25 3 0
466	එම	—	එම	එම	25 2 0
8691	මුත්තලම	ඇම්. මිගෙල්ප්‍රනාන්දු	රජකුමාර වන්නිපත්තුව.	මුකලාන සහ කැලේ	63 0 0
8692	එම	එම	ආණ්ඩුව	එම	57 0 16
B 998	සෙන්වුකුලම	—	සිතියම 2,002. පිවිචන්ද්‍රමුත්තුවපරිසාර සහ තවත්අසවඑන්	ලදුකැලේ	412 1 0
D 998	එම	—	එම	සුඛකරපු ඉඩම	17 0 8
E 998	එම	—	එම	වී වැපිරීමට සෑහෙන ඉඩම	2 3 25
F 998	එම	—	එම	හේන	7 1 30
G 998	එම	—	එම	වෙල	19 3 0
H 998	එම	—	එම	ලදුකැලේ	19 0 0
I 998	එම	—	එම	වෙල	30 2 8
J 998	එම	—	එම	ලදුකැලේ	40 2 0
K 998	එම	—	එම	එළිකරපු ඉඩම	1 1 17
L 998	එම	—	එම	හේන	2 1 31
O 998	එම	—	එම	කැලේ	31 2 34
P 998	එම	—	එම	එම	119 2 25
Q 998	එම	—	එම	ලදුකැලේ	29 2 0
R 998	එම	—	එම	ලස්කැලේ	32 1 12
S 998	එම	—	එම	ලදුකැලේ	545 1 0

නොමිමර 94රේ මුල්සිතියමේ 455, 459 සහ 466 ඉඩම් කැබලිවලට නියමකරණලද මුදල අක්කරය රුපි සල් 35 බැගින්ය. නොමිමර 1718 මුල්සිතියමේ 8691 සහ 8692 රුපියල් 45 බැගින් සහ නොමිමර 2002 මුල්සිතියමේ B998, D998, E998, F998, G998, H998, I998, J998, K998, L998, O998, P998, Q998, R998 සහ S998 අක්කරය රුපියල් 40 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාල්උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසරදසාවේ පුත්තලමේ ආණ්ඩුවේ උපළුපත්කරුන්කාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙවුකාරිස් වමස.

No. 1,259, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 25, 1897.

ON Tuesday, December 7, 1897, and following days, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District of the North-Western Province will put up to auction for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,771.—Kalpitiya division.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
8904	Motuwarem	Anthony Marianu, Vidane	Crown	Jungle	101	1 0

Upset price,—Rs. 15 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,259, N.-W. P.

වම් 1897 ක්වූ මක්කෝබර් මස 25 වෙනි දින කොළඹ මහසෙක්කුකාරිස්ථලන්තාන්තේසේ කන්කෝරුවේදීය.

වසඹ දිසාවේ පුත්තලම උපළුන්කලන්තාන්තේසේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වූ දෙසැම්බර් මස 7 වෙනි දිනවූ අගහරුවද දඹල් එකට සහ ඊට පසු දවස්වල පුත්තලම කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කල්පිටියෙ පලාතේ පුත්තලම දිස්ත්‍රික්කවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි එකක්. පි.නි.ම 1,771. කල්පිටියෙ කොට්ඨාසයේ.

කො.	නිබෙන ස්ථානය.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.	
				අ.	රු. ප.
8904	මොහොත්තුමාරම	අන්තෝනිපුල්ලේ විද්‍යනේ	කැලේ	101	1 0

නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 15යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ප්කරුන්ථලන්තාන්තේසේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වෘඪ දිසාවේ පුත්තලමේ උපළුන්කලන්තාන්තේසේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්තේසේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,  
මහසෙක්කුකාරිස් වම්ම.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 952, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, October 19, 1897.

ON Wednesday, December 1, 1897, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Kalagam palata division of the Nuwarakalawiya District of the North-Central Province.

Claimant—Crown.  
Preliminary plan 1,523.—Kiralowa korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
4705	Bogahapattuwa	Menikrala	Suitable for paddy	10	0 14
4706	Do.	—	do.	1	0 25
Preliminary plan 1,456.—Negampaha korale.					
4467	Kandulugama	T. Banda and another	Suitable for paddy	1	2 35
4468	Do.	do.	do.	2	0 30
Preliminary plan 1,543.—Undurawa korale.					
4753	Ulpotagama	Kapurala Vel-vidane	Fit for paddy	2	3 6
4754	Kuda-indigollewa	—	do.	2	3 4
4755	Do.	Appuhami Vel-vidane and others	do.	8	3 37
4756	Do.	—	do.	0	1 26
C 126	Do.	(Claimant—Kirihami korala and others)	Paddy field	10	1 12
Preliminary plan 1,449.—Undurawa korale.					
4453½	Balaluwewa	J. Banda, Arachchi	Fit for paddy	5	3 24
Preliminary plan 1,524.—Maminiya korale.					
4707	Valpotawewa	Puncha Nayidega	Fit for paddy	1	2 14

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
4797	Tornwewa	Preliminary plan 1,568 — Maminia korale.	Paddy field	3 0 0
4798	Do.	Kapuruhami and another do.	do.	1 1 4
4419	Radagama	Preliminary plan 1,430.—Kalagama korale. M. K. Mohidin and another	Fit for garden	2 2 0
4458	Migassagama	Preliminary plan 1,453.—Kalagama korale. D. Panchanadaya and another	Fit for paddy	4 2 16
4781	Puliyankulama	Preliminary plan 1,558.—Kalagama korale. Kirihami Vel-vidane and others	Fit for paddy	22 0 16
D 126	Do.	do.	do.	0 1 11
4783	Do.	Mohamado Tambi	do.	9 2 33
4788*	Payidikulama	Preliminary plan 1,561.—Kalagama korale. Mohandirama and another	Fit for paddy	1 1 1

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Anuradhapura.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 952, N.-C. P.

වර්ෂ 1897 ක්වූ ඔක්තෝබර් මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්ගේ කන්දේරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්ගේ විසින් මෙහි පහත සඳහන් වෛත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින වූ බද්ද දවල් 120 අගුරට පුරේ කවිවේරියේදී වෙන්දේසි කර විකුණනුට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ කලාගම් පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 19ක්.

සිතියම 1,523. කිරලමකෝරලේ. අයිතිකම කියන්නා—ඔටුන්න.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
4705	බෝගහපත්තුව	මැතිකරල	විසට හොඳ බිම	10 0 14
4706	එම	—	එම	1 0 25
4467	කඳුඑගම	සිතියම 1,456. නැගමිපහ කෝරලේ.	එම	1 2 35
4468	එම	පී. බන්ධා සහ තවත් අය	එම	2 0 30
4753	උල්පතගම	සිතියම 1,543. උදුරව කෝරලේ.	එම	2 3 6
4754	කුඩාඉදිගොල්ලුව	කපුරල වෙල්විදුනේ	එම	2 3 4
4755	එම	අප්පුහාමි වෙල්විදුනෙ සහ තවත් අය	එම	8 3 37
4756	එම	—	එම	0 1 26
C 126	කුඩාඉදිගොල්ලුව	අයිතිකම කියන්නා—කිරිහාමිකෝරල සහ තවත් අය.	කුඹුර	10 1 12
4453½	බලඑවුව	සිතියම 1,449. අයිතිකම කියන්නා—ඔටුන්න. ජේ. බන්ධා ආරච්චි	විසට හොඳ බිම	5 3 24
4707	වල්පොතවුව	සිතියම 1,524. මාමිනියාකෝරලේ. ප්‍රංචනසිද්දෙස	එම	1 2 14
4797	ගෝරුවුව	සිතියම 1,568.	එම	3 0 0
4798	එම	කපුරුහාමි සහ තවත් අය	කුඹුර	1 1 4
4419	කුඩාගම	සිතියම 1,430. කලාගම්කෝරලේ. ඇම්. කේ. මොහිදිත් සහ තවත් අයෙක්	වත්තට හොඳ බිම	2 2 0
4458	මිහස්සැගම	සිතියම 1,453. පී. පංචනාදය සහ තවත් අයෙක්	විසට හොඳ බිම	4 2 16
4781	පුලියන්කුලම	සිතියම 1,558. කිරිහාමි වෙල්විදුනෙ සහ තවත් අය	එම	22 0 16
P 126	එම	එම	එම	0 1 11
4783	එම	මොහමිවදු හමිබි	එම	9 2 33
4788	පපින්නකුලම	සිතියම 1,561. මුහන්දිරම සහ තවත් අය	එම	1 1 1

විකිනීමේ මුදල අත්කරයක් රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් ජනරාල්ගේ කන්දේරුවේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්ගේ කන්දේරුවේ දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ,  
ජී. නොඑල් වාකර,  
මහසෙනෙට්ටු වමන.



No. 953, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, October 19, 1897.

ON Wednesday, December 8, 1897, at 12 noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-six allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya District of the North-Central Province.

Lot.	Village.	Claimant—Crown.		Extent. A. R. P.
		Name of Applicant.	Description.	
		Preliminary plan 1,534.—Kende korale.		
4735	Pallankulama	Kuda Nayide	Scrub jungle	3 2 15
4770	Rambewa	Preliminary plan 1,551.—Kende korale.		
			Paddy field	0 0 24
4802	Kallanchiya	Preliminary plan 1,570.—Kende korale.		
4803	Do.	D. G. Ukkurata	Paddy field	0 1 0
		do.	Fit for paddy	2 2 4
4769	Nikawewa	Preliminary plan 1,550.—Kende korale.		
		K. Sinna Naide and another	Scrub jungle	2 0 30
4736	Attakbendiwewa	Preliminary plan 1,535.—Kende korale.		
4737	Dunubiuduwewa	K. Punchirala and another	Scrub jungle	11 1 9
		—	do.	2 3 17
4748	Kapirigama	Preliminary plan 1,540.—Kende korale.		
4749	Do.	Wannihami Upasakarala	Scrub jungle	1 0 16
		do.	do.	4 0 12
4751	Katukeliyawa	Preliminary plan 1,542.—Kende korale.		
4752	Palukumbura	Mudalihami, Vel-vidane	Scrub jungle	3 2 1
		Punchiappurata	do.	4 1 34
4745	Kadurugasdamana	Preliminary plan 1,539.—Kende korale.		
4746	Do.	—	Paddy field	0 0 31
4747	Do.	—	do.	0 0 35
		Punchirala Appuhami	Scrub jungle	6 0 38
4687	Muwaetagama	Preliminary plan 1,516.—Kadawat korale.		
		Punchirala Korala	Scrub jungle	3 1 33
		Claimant—Crown.		
4777	Tariyankulama	Preliminary plan 1,555.—Kanadara korale.		
		W. Kadira	Jungle	1 1 24
4792	Karadikkulama	Preliminary plan 1,563.—Kanadara korale.		
		Siralā, Vel-vidane	Cleared ground	1 2 25
4733	Galenbindunawewa	Preliminary plan 1,532.—Kanadara korale.		
		J. Kapurata	Fit for paddy	6 2 20
3056	Maha Bulankulam	Preliminary plan 1,092.—Nuwaragam korale.		
		A. Bajurata	Forest fit for paddy	2 3 26
4553	Maha Mankadawala	Preliminary plan 1,472.—Nuwaragam korale.		
		Crown	Field	0 1 36
4554	Maha Mankadawala	Preliminary plan 1,473.—Nuwaragam korale.		
		W. Banda	Suitable for paddy	1 0 28
4595	Ilandagahawewa	Preliminary plan 1,484.—Nuwaragam korale.		
		A. Dingirata	Suitable for paddy	0 2 37
3731½	Paliyankulama	Preliminary plan 1,255.—Wilachchiya korale.		
		Menikrāla Vel-vidane	Fit for paddy	9 0 5
4031	Nayiwewa	Preliminary plan 1,338.—Wilachchiya korale.		
		D. Ranhami Appuhami	Jungle fit for paddy	10 1 39
4404	Periya Murippuwa	Preliminary plan 1,424.—Wilachchiya korale.		
		S. Marisal Pattanketti	Jungle fit for paddy	5 1 31
4606	Suriyadamana	Preliminary plan 1,487.—Wilachchiya korale.		
		W. Abram Alwis	Jungle fit for paddy	21 0 0

Upset price,—Rs. 10 per acre

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Anuradhapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 953, N.-C. P.

වර්ෂ 1897 ක්වූ ඔක්තෝබර් මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුවේ සභාවේ කටයුතු වාර්ෂික වාර්තාව.

උතුරු මුද්ද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේ විසින් දෙසැම්බර් මස 8 වෙනි දින ක්වූ බදාදා දවල් 12ට අනුරාධ පුරේ කම්බේරිසේදී වෙන්දේසිකර විකුණන ලද ගෙදෙක වා ඇත.

උතුරු මුද්ද දිසාවේ නුවරගම පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 26.

සිතියම 1,534. කැපැතෝරලේ. අයිතිකරු කියන්නා.— ඔවුන්හ.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අත්දම.	මහත.
				අ. රු. ප.
4735	පල්ලන්කුලම	කුඩාතප්පේ සිතියම 1,551.	පදුරු කැලේ	3 2 15
4770	රඹුව	—	කුඹුර	0 0 24
4802	කල්ලන්විස	සිතියම 1,570.	එම	0 1 0
4803	එම	ඩී. ඒ. උක්කුරු එම	විසට හොඳ බිම	2 2 4
4769	නිකවුව	සිතියම 1,550. කේ. සිත්තප්පේ සහ තවත්	පදුරු කැලේ	2 0 30
4736	දත්තක්කැදි වැව	සිතියම 1,535. කේ. පුංචිරු සහ තවත් අය	එම	11 1 9
4737	දුභුබ්බුව	—	එම	2 3 17
4748	කපිරිගම	සිතියම 1,540. වන්නිහාමි උපාසකරු	එම	1 0 16
4749	එම	එම	එම	4 0 12
4751	කටුකැලියාව	සිතියම 1,542. මුදලිහාමි වෙල්ලිදෙන	එම	3 2 1
4752	පාච්ඡුරු	පුරවිආප්පුරු	එම	4 1 34
4745	කදුරුගස්දමන	සිතියම 1,539. පුරවිආප්පුරු	කුඹුර	0 0 31
4746	එම	එම	එම	0 0 35
4747	එම	පුංචිරු අප්පුහාමි	පදුරු කැලේ	6 0 38
4687	මුවආනාගම	සිතියම 1,516. කඩවත්කෝරලේ. පුරවිආප්පුරු	එම	3 1 33
4777	කපිරිගම	සිතියම 1,555. කකුරුකෝරලේ. ඩබ්ලිව්. කදිර	කැලේ	1 1 24
4792	කරදික්කුලම	සිතියම 1,563. සිරුල වෙල්ලිදෙන	එලිකරපු බිම	1 2 25
4733	ගලෙන්බිඳුනු වැව	සිතියම 1,532. ජේ. කපුරු	විසට හොඳ බිම	6 2 20
3056	මහවුලන්කුලම	සිතියම 1,092. නුවරගමකෝරලේ. ඒ. බාජුරු	විසට හොඳ කැලේ	2 3 26
4553	මහමාන්කඩඳුල	සිතියම 1,472. ඔවුන්හ	කුඹුර	0 1 36
4554	එම	සිතියම 1,473. ඩබ්ලිව්. බන්ධ	විසට හොඳ බිම	1 0 28
4595	ඉලන්දගහවැව	සිතියම 1,484. ඒ. සිත්තරු	එම	0 2 37
3731½	පුලියන්කුලම	සිතියම 1,255. විලවිච්චකෝරලේ. මැතිකරුල වෙල්ලිදෙන	එම	9 0 5
4031	නයිවැව	සිතියම 1,338. ඩී. රත්නාමි අප්පුහාමි	එම	10 1 29
4404	පෙරියමුර්ප්පුව	සිතියම 1,424. ඇස්. මරිසල් පවිටන්කුලම්	එම	5 1 31
4606	පුරියදමන	සිතියම 1,487. ඩබ්ලිව්. ආබුහම් අල්විස්	එම	21 0 0

අක්කරයක් රුපියල් 10 යටි ගිව විකුණන ලද ගෙදේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස් නරල් උන්කාන්සේගෙන්ද, පිකිනිමේ කොන්දේසි ගැණ කාරණා උදා වූ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේගෙන්ද දැනගත් පිටිවන.

ගරුහර ආණ්ඩුකාර උතුරු මුද්ද දිසාවේ ආඥාලෙස,

ජ. කොළුල් මාරුරු,  
මහසෙනෙට්ටුවේ මහත.

No. 954, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, October 19, 1897.

ON Wednesday, November 24, 1897, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Tamankaduwa division of the North-Central Province.  
Preliminary plan 1,564.—Megoda pattuwa.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
E 126	Minneriya	—	T. B. Minneriya	Fit for paddy	0	2 18
F 126	Do.	—	do.	Plantain garden	0	1 20
G 126	Do.	—	do.	Jungle fit for paddy	3	0 10
H 126	Do.	—	do.	Cocoanut garden	0	2 11
4785	Makuppe	K. Kanawadi	Crown	Garden	2	2 23
4780	Makuppe	S. W. Kulasekeram Pillai	Crown	Paddy field	10	2 20

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Anuradhapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 954, N.-C. P.

වම් 1897 ක්වු ඔක්තෝබර් මස 19 වෙනි දින කොළඹ මහසෙනසුනාරී උත්තරාන්තේස්සේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේස්ස විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වු නොවැම්බර් මස 24 වෙනි දිනවූ බද්ද දවල් 12ට අනුරාධපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ තමන්කඩ පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙල් 6ක්.

පිහිටම 1,564.

නො.	ගම.	ඉල්ළුමිකාරයා.	අයිතිකම කියන්නා.	අත්දම.	මහත.	
					අ. රු. ප.	අ. රු. ප.
E 126	මින්නේරිය	—	ටී. බී. මින්නේරිය	විසට හොඳ බිම	0	2 18
F 126	එම	—	එම	කෙසෙල්වත්ත	0	1 20
G 126	එම	—	එම	විසට හොඳ කැලේ	3	0 10
H 126	එම	—	එම	පොල්වත්ත	0	2 11
4785	මාකුප්පෙ	කේ. කනවදී	මවුන්න	වත්ත	2	2 23
4780	මාකුප්පෙ	ඇස්. ඩබ්ලිව්. කුලසේකරම් පුල්ලේ	එම	කුඹුර	10	2 26

විකිනීමේ මුදල අක්කරයක් රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්මේෂර්ස් නරල් උත්තරාන්තේස්සගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේස්සගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරුමාතන්තේස්සගේ ආඥාවලෙස,

ජී. නොඑල් මාකර්,  
මහසෙනසුනාරීස් වම්ස.

## LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 297, N. P.

Colonial Secretary's Office,  
Colombo, October 19, 1897.

ON Wednesday, November 24, 1897, and the following three days, at 11 o'clock A.M., the Government Agent for the Northern Province will put up to auction, at the Government bungalow at Chankanai, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two hundred and sixty-two allotments of land situated in the Valigamam west division of the Jaffna District of the Northern Province.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent A. R. P.
8	Chankanai	Polvattay	—	Waste ground	0 0 35
9	Do.	do.	—	do.	0 0 13
Preliminary plan 196.					
308	Mulai	Vannatieode	—	Open waste ground	2 2 31
309	Do.	do.	—	do.	2 2 34
310	Do.	do.	—	do.	3 1 16
311	Do.	do.	—	do.	3 1 10
312	Do.	do.	—	do.	3 1 5
313	Do.	do.	—	do.	6 2 35
314	Do.	do.	—	do.	4 3 26
315	Do.	do.	—	do.	3 0 14
Preliminary plan 237.					
389	Araly west	Kumukan	—	Tank	1 1 23
Preliminary plan 242.					
442	Araly south	Vallarpullam	Crown	Grass	1 2 10
443	Do.	Waputta	do.	do.	1 3 13
444	Do.	do.	do.	do.	1 0 0
N 30	Do.	Poochella	do.	do.	0 2 29
Preliminary plan 252.					
473	Araly north	Ettchincatertulla- muddu	Crown	Grass land	1 1 21
474	Do.	do.	do.	do.	1 3 39
475	Do.	Culcardu	do.	do.	1 0 3
476	Do.	do.	do.	do.	1 0 3
477	Do.	do.	do.	do.	1 2 19
478	Do.	Kienkardiatullamuddu	do.	do.	1 2 24
479	Do.	Pattavellakarlarlutulla muddu	do.	do.	1 1 36
480	Batticotta East	Perriaputta	do.	do.	0 1 33
481	Do.	do.	do.	do.	0 0 17
482	Do.	do.	do.	do.	3 3 38
483	Chandilipai	Kallaivava	do.	do.	0 2 32
484	Do.	do.	do.	do.	1 0 3
485	Do.	do.	do.	do.	1 0 13
486	Do.	do.	do.	do.	1 0 32
487	Do.	do.	do.	do.	1 0 24
488	Do.	Pullavilla	do.	do.	0 3 19
489	Do.	do.	do.	do.	0 1 18
Preliminary plan 427.					
1558	Navalle	Ichampiddi	Crown	Open land fit for paddy	1 0 6
1559	Do.	Nilapitiakadutala- moddai	do.	do.	1 2 19
1560	Do.	Thimilapalathetala- moddai	do.	do.	1 2 18
C 82	Do.	Ichampiddi	Manikam	do.	0 1 25
Preliminary plan 1,117.					
3732	Matakal	Arachiarkattukulam	Crown	Tank	0 2 30
Preliminary plan 1,391.					
4809	Mulai	Tarawe	Crown	Waste land	5 1 15
4810	Do.	do.	do.	do.	6 0 8
4811	Do.	do.	do.	do.	2 1 17
4813	Do.	do.	do.	do.	8 2 38
4814	Do.	do.	do.	do.	9 2 22
4815	Do.	do.	do.	do.	6 1 17
4816	Do.	do.	do.	do.	4 2 30
4817	Do.	do.	do.	do.	5 2 3
N 122	Tolpuram	do.	do.	do.	5 2 3
P. Mailvakanam, R. Kanapathy, A. Vaitilinkam, and N. Marimuttu					
				do.	10 0 30
Preliminary plan 1,424.					
5109	Araly	Eachamkaduveli	Crown	Waste land	0 3 21
5110	Do.	do.	do.	do.	1 3 8
5111	Do.	do.	do.	do.	1 2 4

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
Preliminary plan 1,425.						
5112	Araly	Tharawe	Crown	Waste land	1	3 26
5113	Do.	do.	do.	do.	1	0 19
5115	Do.	do.	do.	do.	1	2 9
5116	Do.	do.	do.	do.	1	2 30
5117	Do.	do.	do.	do.	1	2 16
5118	Do.	do.	do.	do.	3	0 8
5119	Do.	do.	do.	do.	0	0 36
5119½	Do.	Puduvayel	do.	Paddy field	0	0 7
5120	Do.	Tharawe	do.	Waste land	2	1 39
5121	Do.	do.	do.	do.	2	3 39
Preliminary plan 1,428.						
5126	Araly	Tharawe	Crown	Waste land	2	3 21
5127	Do.	do.	do.	do.	1	3 27
5128	Do.	do.	do.	do.	1	2 2
5129	Do.	do.	do.	do.	3	1 27
5130	Do.	do.	do.	do.	4	1 20
5131	Do.	Puduvayel	do.	Paddy field	0	1 7
5132	Do.	do.	do.	do.	0	1 21
5133	Do.	do.	do.	do.	0	3 16
5134	Do.	do.	do.	do.	0	1 4
Preliminary plan 1,434.						
5143	Novaly	Pungaddie	Crown	Waste land	11	3 29
5144	Do.	do.	do.	do.	8	1 9
Preliminary plan 1,405.						
4859	Mathakal	Thennamthoddam	—	Cocoanut garden	0	0 26
4860	Do.	do.	—	do.	0	0 27
4861	Do.	do.	—	do.	0	0 23
4862	Do.	do.	—	do.	0	0 12
4863	Do.	do.	—	do.	0	0 8
Preliminary plan 1,419.						
5099	Mathakal	Mulikadu	Crown	Waste	1	1 16
5100	Do.	do.	—	Waste land	0	2 4
5101	Do.	Maravodai	Crown	Cocoanut garden	0	0 23
Preliminary plan 1,406.						
4865	Tolpuram	Chirotharawe	—	Waste land	0	2 8
4866	Do.	Paritiadappu	—	do.	0	1 3
4867	Do.	Paiyamulai	—	do.	0	1 4
4868	Do.	Periyatharawe	—	do.	1	0 14
4869	Do.	Tharawe	—	do.	7	0 9
T 122	Do.	do.	Muttupillai, daughter of Narany	do.	5	3 3
4870	Do.	do.	—	do.	2	0 33
U 122	Do.	do.	Murukur Sinnatamby	do.	0	1 30
4871	Do.	do.	—	do.	1	2 17
V 122	Do.	Pungady	Muttupillai, daughter of Narany	Paddy field	3	2 23
4872	Do.	Tharawe	—	Waste land	7	0 13
4873	Do.	do.	—	do.	2	0 0
4874	Do.	do.	—	do.	3	0 31
4875	Do.	do.	—	do.	4	0 14
4876	Do.	do.	—	do.	3	1 0
W 122	Do.	Pungady	Chittampalam of Manippay	Waste field	10	2 35
X 122	Do.	Parayankudiyiruppu	Perampalam Ampalam	do.	2	1 19
Y 122	Do.	Thalaimadaiverapolem	Ramalingam Kaylayar	do.	5	0 20
Z 122	Do.	Thalaimadai	Perampalam Ampalam	do.	0	2 38
A 123	Do.	Tharawe	Osankani Marakayar	Waste land	0	1 39
B 123	Do.	Ampalamkoda	S. Sangarappillai	do.	2	0 25
C 123	Do.	Tharawe	Kamalalayam, wife of Sittampalam	do.	12	3 27
D 123	Do.	Velacarien	Pattiny, widow of Sinnatamby	Young palmirah	8	0 0
E 123	Do.	Eachankadu	S. Sangarapilly and A. Sitamparapilly	Scrub jungle	4	2 30
4877	Do.	do.	—	do.	6	2 21
F 123	Do.	Tharawe	R. Mudaliyar Vinasitamby	Waste land	1	2 35
G 123	Do.	Ponarwatankata	Sego Meydeen Seythoe	Paddy field	2	1 2
H 123	Do.	Ambalamkadu	R. Mudaliyar Vinasitamby	Palmirah garden	4	3 11
I 123	Do.	Ponarwatankalai	S. Vairamuttu	Paddy field	1	3 20
J 123	Do.	Tharawe	Thyalpakam Pandaram	Waste land	3	0 0
K 123	Do.	Kiriolai	do.	Native garden	0	3 13
L 123	Do.	do.	do.	Young palmirah	3	0 22
M 123	Do.	do.	do.	Waste land	7	0 26
N 123	Do.	Thorothiputti	Sittampalam, wife of Kadiravelu	do.	1	0 37
4878	Do.	do.	—	do.	35	0 25
4879	Do.	Tharawe	—	do.	7	0 13
O 123	Do.	do.	Muttupillai, daughter of Narany	do.	7	0 8
4880	Do.	Thaiaikadu, &c.	—	Scrub and waste	4	1 15
Q 123	Do.	Thaiaikadu	—	do.	5	2 8
4882	Do.	do.	—	do.	6	2 16
4883	Do.	do.	—	do.	5	0 10
4884	Do.	do.	—	do.	8	2 15

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
4885	Tolpuram	Thalaikadu	M. Sangarapilly, Viragattiar, and Sivalokar	Scrub jungle	10	2	3
4886	Do.	do.	—	do.	4	2	6
4887	Do.	Tharawe	—	Waste land	6	0	10
4888	Do.	do.	—	do.	3	2	36
4889	Do.	do.	—	do.	5	3	35
4890	Do.	do.	—	do.	4	0	34
4891	Do.	do.	—	do.	6	0	32
4892	Do.	do.	—	do.	6	1	14
4893	Do.	do.	—	do.	8	0	0
4894	Do.	do.	—	do.	7	1	24
4895	Do.	do.	—	do.	2	2	38
R 123	Do.	do.	Ramalingam Kaylayar	do.	6	0	38
S 123	Do.	do.	do.	do.	5	1	38
4896	Do.	do.	—	do.	7	3	0
4897	Do.	do.	T. Sangaranamasivayam and another	do.	5	1	35
4898	Do.	do.	—	do.	7	1	12
T 123	Do.	Thalaikadu	R. Kaylayar	Scrub jungle	6	0	32
U 123	Do.	do.	do.	do.	5	3	13
4899	Do.	do.	—	do.	5	2	0
4900	Do.	do.	T. Sangaranamasivayam	do.	1	3	5
4901	Do.	do.	K. Kandar	do.	1	1	8
4902	Do.	do.	V. Sinnatamby and another	do.	0	3	5
4903	Do.	do.	T. Sangaranamasivayam	do.	1	3	31
4904	Do.	do.	V. Sinnatamby	do.	4	0	18
4905	Do.	Ponarwatankatu	T. Sangaranamasivayam	Cocconut	3	3	18
4906	Do.	Tharawe	do.	Waste land	2	3	18
4907	Do.	do.	do.	do.	1	0	5
4908	Do.	do.	—	do.	1	1	20
Preliminary plan 1,406.							
V 123	Tolpuram	Thalaikadu	K. Kandar	Scrub and waste	7	3	7
W 123	Do.	do.	R. Kaylayar	Scrub jungle	6	0	7
X 123	Do.	do.	do.	do.	7	2	14
Y 123	Do.	do.	do.	do.	7	0	17
Z 123	Do.	do.	do.	do.	10	3	22
4909	Do.	Tharawe	—	Marshy land	18	1	1
4910	Tolpuram and Sulipuram	do.	—	do.	30	2	32
4911	Do.	Thalaikadu	Murugar, Kanagar, and others	Scrub jungle	24	0	25
4912	Do.	do.	do.	Waste land	8	2	26
4913	Do.	do.	T. Sangaranamasivayam	Scrub jungle	4	2	38
A 124	Tolpuram	Tharawe	Sego Meydeen Seyatho	Waste land	2	2	4
4915	Do.	Thalaikadu	—	Scrub and jungle	2	1	26
4916	Do.	Tharawe	—	Waste land	1	0	38
4917	Do.	do.	—	do.	6	3	30
B 124	Do.	Nethovan	Thuraiappa Chettiar	do.	2	2	16
C 124	Do.	Kiriolai	T. Perampalam	do.	0	2	30
D 124	Do.	Ponarwatankadu	S. Vairamuttu	Paddy field	2	2	19
4919	Do.	Tharawe	—	Waste land	7	1	24
4920	Do.	do.	—	do.	1	0	0
E 124	Do.	Vallandathal	Tayalmuttu, widow of Suppar	Waste field	1	0	15
F 124	Do.	Nethovan	Murukar Velu	do.	0	2	1
Preliminary plan 1,410.							
4944	Sulipuram	Tharawe	—	Waste land	7	1	37
4945	Do.	do.	—	do.	9	2	8
G 124	Do.	Nethovan	V. Kandapati	Palmirah garden	0	2	5
H 124	Do.	do.	K. Naranar and others	—	0	2	9
I 124	Do.	Kallodeypulam	K. Arampar and others	—	1	2	5
J 124	Do.	do.	Sinnapillai, wife of Visovanatar	—	1	1	32
K 124	Do.	do.	V. Kanapati	Waste field	1	1	18
L 124	Do.	do.	K. Naranar and others	do.	1	2	29
M 124	Do.	do.	M. Kantar and Sinnapillai, wife of Visuvanatar	do.	3	2	15
N 124	Do.	do.	M. Kantar, A. Visuvanatar and others	do.	11	1	3
O 124	Do.	Velavedathal	A. Kanapaty	Palmirah garden	2	3	5
P 124	Do.	do.	Katirasy, wife of Ramanatar	Scattered palmirah and waste land	6	1	10
Q 124	Do.	Elumutkoda	K. Arampar	Native garden	2	1	17
R 124	Do.	Velavedathal	R. Kantappan	do.	3	0	36
4946	Do.	Tharawe	—	Waste field	2	1	34
4947	Do.	do.	—	Marshy land	6	1	20
4948	Do.	do.	—	do.	10	3	22
4949	Do.	do.	—	do.	1	3	39
S 124	Do.	Elumutkoda	M. Kantar and others	Palmirah garden	2	2	14
4950	Do.	Tharawe	—	Marshy land	7	2	35
4951	Do.	do.	—	Waste high land	11	2	16
4952	Do.	do.	—	do.	12	0	31
4953	Do.	do.	—	do.	6	2	2
4954	Do.	do.	—	do.	2	1	35

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
					A.	R.	P.
T 124	Sulipuram	Tharawe	I. Kartikesar	Waste high land	6	1	31
U 124	Do.	do.	do.	do.	5	2	3
V 124	Do.	do.	do.	do.	6	0	20
W 124	Do.	Elumtkoda	C. Modaliyar Kadiravelupillai	Cocoanut garden	30	0	14
X 124	Do.	Chaliekadu	P. Mailvaganam	Waste land	22	2	6
Y 124	Do.	Mukkanchu	Valliammai, wife of Subramaniam	do.	2	3	25
Z 124	Do.	do.	S. Arunasalam and M. Subramaniam	do.	9	2	30
A 124	Do.	do.	S. Arumugam and A. Sangarapilly	Waste high land	3	1	20
B 125	Do.	Kalickadu	A. Sangarapillai	do.	4	0	30
C 125	Do.	do.	do.	do.	1	3	2
4955	Do.	Tharawe	—	do.	16	0	20
4956	Do.	do.	—	do.	12	2	30
4957	Do.	do.	—	do.	6	0	0
D 125	Do.	Chaliekadu	P. Mayilvakanam	do.	5	0	17
E 125	Do.	do.	Apirami, daughter of Virapattiar	Paddy field	0	3	19
F 125	Do.	do.	A. Sinnatambi and others	do.	2	1	14
G 125	Do.	Anaivilundan	K. Marimuttu	Waste field	4	0	7
H 125	Do.	do.	Pattini, widow of Kovindar	Palmirah garden	1	0	15
4958	Do.	do.	—	Waste land	0	1	6
4959	Do.	do.	—	do.	0	1	26
4960	Do.	Tharawe	—	do.	1	3	12
4961	Do.	do.	—	do.	1	2	32
4962	Do.	do.	—	do.	2	1	10
I 125	Do.	Chaliekadu	Tirupati, widow of Kantar	Palmirah garden	1	1	10
J 125	Do.	Anaivilundan	Kuncharam, widow of Tillampalam	Waste land	1	3	29
4964	Do.	do.	—	do.	0	2	38
4965	Do.	do.	—	do.	1	1	30
4966	Do.	Polyvelaynkam	—	do.	2	1	25
4967	Do.	do.	—	do.	7	1	19
4968	Do.	do.	—	do.	0	3	3
K 125	Do.	Tirovedynela	Tirovadynilaamdham	Waste field	4	2	9
L 125	Do.	Eachchanmottar	K. Murugasar	do.	2	2	22
M 125	Do.	Koddapulam	Sangarapillai Ramanather	do.	3	1	0
Preliminary plan 1,410.							
N 125	Sulipuram	Achchatti	S. Ramanatai	Waste field	3	3	20
O 125	Do.	Kottapolam	do.	do.	3	0	23
P 125	Do.	do.	do.	Young cocoanut plantation	3	0	0
Q 125	Do.	do.	do.	Paddy field	4	1	33
R 125	Do.	Achchatti	M. Arumukam and others	do.	5	1	35
S 125	Chillalai	Vellamandie	M. Vaitti	Waste land	4	1	4
T 125	Do.	do.	Soosai Vaitti	Palmirah garden	0	1	7
U 125	Do.	do.	M. Vaitti	Waste land	3	0	14
V 125	Do.	Arukkamputti	P. Seyvaitti	Palmirahs	0	3	27
W 125	Do.	do.	S. Vaitiampillai	do.	1	3	30
X 125	Do.	do.	M. Seyvaitti	Waste land	4	2	36
4971	Do.	Tharawe	—	do.	5	3	17
4972	Do.	do.	—	do.	3	1	2
4973	Do.	do.	—	do.	7	1	14
4974	Do.	do.	—	do.	0	2	33
4975	Salipuram	Mallavi	N. Sinnatamby	Palmirah garden	3	1	0
Y 125	Do.	do.	V. Arumukam	Waste	1	1	22
Z 125	Do.	Tharawe	V. Arumukam and M. Arumugam	do.	5	0	17
A 126	Do.	Mallavi	M. Arumukam	Young palmirahs	3	1	22
B 126	Do.	do.	V. Arumukam	Palmirahs	1	0	4
C 126	Do.	do.	A. Vesuvalinkam	do.	5	3	16
D 126	Do.	do.	K. Murukar and others	do.	3	2	31
4976	Do.	Tharawe	—	Waste	3	1	0
4977	Do.	do.	—	do.	5	1	0
4978	Do.	do.	—	do.	2	2	32
4979	Do.	do.	—	do.	9	2	28
4980	Do.	do.	—	do.	2	1	13
4981	Do.	do.	—	do.	2	1	34
4982	Do.	do.	—	do.	14	1	25
4983	Do.	do.	—	do.	2	1	25
4984	Do.	do.	—	do.	11	2	18
4985	Do.	do.	—	Waste land	3	0	32
4986	Do.	do.	—	do.	1	3	19
4987	Do.	do.	—	do.	4	2	6
4988	Do.	do.	—	do.	0	3	8
Preliminary plan 1,404.							
4857	Matakai	Navalpallam	—	Palmirah garden	0	1	11

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 297, N. P.

கொலோனியல் சர்க்குர்தார் ஆபிசில்,  
கொழும்பில், 1897 ம் ஆண்டு அக்டோபர் 19 ன் உ.

1897 ம் ஆண்டு கார்த்திகைமாதம் 24 ந் திகதியும் அடுத்த மூன்று நாட்களில் பகல பதினொரு மணிக்கு சங்காணை சவணமேந்து வங்களாவில் வடமாகாணத்து சவணமேந்து ஏசன்மவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்செய்யப்படும்.

262 காணித்துண்டுகள், வடமாகாணத்து யாழ்ப்பாண டிஸ்திரிக்டின் வலிகாமம் தெற்குபகுதியிலிருக்கின்றன.

இல.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். அ. தா. ப.
		பிளான் இலக்கம் 168.	குறிச்சி—சங்காணை.	
8	பொலவுற்றை	—	தரிசுநிலம்	0 0 35
9	றை	—	றை	0 0 13
		பிளான் இலக்கம் 196.	குறிச்சி—மூளாய்.	
308	வண்ணத்திண்டை	—	வெளிநிலம்	2 2 31
309	றை	—	றை	2 2 34
310	றை	—	றை	3 1 16
311	றை	—	றை	3 1 10
312	றை	—	றை	3 1 5
313	றை	—	றை	6 2 35
314	றை	—	றை	4 3 26
315	றை	—	றை	3 0 14
		பிளான் இலக்கம் 237.	குறிச்சி—அராலி மேற்கு.	
389	குழுக்கன்	—	குளம்	1 1 23
		பிளான் இலக்கம் 242.	குறிச்சி—அராலி தெற்கு.	
442	வெள்ளாபுலம்	முடி	புலநிலம்	1 2 10
443	வயுட்டை	றை	றை	1 3 13
444	றை	றை	றை	1 0 0
N 30	பூச்சேலா	றை	றை	0 2 29
		பிளான் இலக்கம் 252.	குறிச்சி—அராலில் வடக்கு.	
473	ஈச்சங்காட்டுத்தலைமடை	முடி	புலநிலம்	1 1 21
474	றை	றை	றை	1 3 39
475	கலகாடு	றை	றை	1 0 3
476	றை	றை	றை	1 0 3
477	றை	றை	றை	1 2 19
478	கையங்காட்டுத்தலைமட்டு	றை	றை	1 2 24
479	பட்டவெள்ளகளத்து தலை மூட்டு	றை	றை	1 1 36
		குறிச்சி—வட்டுக்கோட்டை கிழக்கு.		
480	பளையூட்டா	முடி	றை	0 1 33
481	றை	றை	றை	0 0 17
482	றை	றை	றை	3 3 38
		குறிச்சி—சண்டிலிப்பாய்.		
483	கள்ளைவாவா	முடி	றை	0 2 32
484	றை	றை	றை	1 0 3
485	றை	றை	றை	1 0 13
486	றை	றை	றை	1 0 32
487	றை	றை	றை	1 0 24
488	பள்ளவிலலா	றை	றை	0 3 19
489	றை	றை	றை	0 1 18
		பிளான் இலக்கம் 427.	குறிச்சி—நவாலி.	
1558	ஈச்சம்பிட்டி	முடி	நெலங்குத்தக்க வெளி நிலம்	1 0 6
1559	சிலப்பிட்டிகாட்டுத்தலை மடை	றை	றை	1 2 19
1560	சுமில்பள்ளத்துதலை மடை	றை	றை	1 2 18
C 82	ஈச்சம்பிட்டி	மாணிக்கம்	றை	0 1 25
		பிளான் இலக்கம் 1,117.	குறிச்சி—மாதகல.	
3732	ஆராச்சியார்கட்டு குளம்	முடி	குளம்	0 2 30
		பிளான் இலக்கம் 1,391.	குறிச்சி—மூளாய்.	
4809	தாவை	முடி	தரிசுநிலம்	5 1 15
4810	றை	றை	றை	6 0 8



இல.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். அ. நூ. ப.
4811	தரவை	முடி	தரிசுநிலம்	2 1 17
4813	றை	றை	றை	8 2 38
4814	றை	றை	றை	9 2 22
4815	றை	றை	றை	6 1 17
4816	றை	றை	றை	4 2 30
4817	றை	றை	றை	5 2 3
N 122	றை	குறிச்சி—தொலபுரம், பசுபதயார் மயிலவாகனம், இ ராமனாதர்கணபதி, ஆ. வை த்திலிங்கம், ந. மாரிமுத்து	றை	10 0 30
5109	நச்சங்காட்டுவெளி	முடி	தரிசுநிலம்	0 3 21
5110	றை	றை	றை	1 3 8
5111	றை	றை	றை	1 2 4
5112	தரவை	முடி	றை	1 3 26
5113	றை	றை	றை	1 0 19
5115	றை	றை	றை	1 2 9
5116	றை	றை	றை	1 2 30
5117	றை	றை	றை	1 2 16
5118	றை	றை	றை	3 0 8
5119	றை	றை	றை	0 0 36
5119½	புதுவயல	றை	நெலவயல	0 0 7
5120	தரவை	றை	தரிசுநிலம்	2 1 39
5121	றை	றை	றை	2 3 39
5126	றை	முடி	றை	2 3 21
5127	றை	றை	றை	1 3 27
5128	றை	றை	றை	1 2 2
5129	றை	றை	றை	3 1 27
5130	றை	றை	றை	4 1 20
5131	புதுவயல	றை	நெலவயல	0 1 7
5132	றை	றை	றை	0 1 21
5133	றை	றை	றை	0 3 16
5134	றை	றை	றை	0 1 4
5143	புங்கடி	முடி	தரிசுநிலம்	11 3 29
5144	றை	றை	றை	8 1 9
4859	தென்னந்தோட்டம்	—	தென்னந்தோட்டம்	0 0 26
4860	றை	—	றை	0 0 27
4861	றை	—	றை	0 0 23
4862	றை	—	றை	0 0 12
4863	றை	—	றை	0 0 8
5099	மூளிக்காடி	முடி	தரிசு	1 1 16
5100	றை	—	றை	0 2 4
5101	மனரஹை	முடி	தென்னந்தோட்டம்	0 0 23
4865	சிறுத்தாவை	—	தரிசு	0 2 8
4866	பருத்திடடைப்பு	—	றை	0 1 3
4867	பெரியமூலை	—	றை	0 1 4
4868	பெரியதரவை	—	றை	1 0 14
4869	தரவை	—	றை	7 0 9
T 122	றை	நாராணி மகள் முத்துப்பிள்ளை	றை	5 3 3
4870	றை	—	றை	2 0 33
U 122	றை	முருகா சின்னத்தம்பி	றை	0 1 30
4871	றை	—	றை	1 2 17
V 122	புங்கடி	நாராணி மகள் முத்துப்பிள்ளை	நெலவயல	3 2 23
4872	தரவை	—	தரிசு	7 0 13
4873	—	—	றை	2 0 0
4874	—	—	றை	3 0 31
4875	—	—	றை	4 0 14
4876	—	—	றை	3 1 0

இல.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விலை.	விசாலம். அ. மூ. ப.
W 122	புங்கடி	மாணிப்பாய் சிற்றம்பலம்	தரிசுவயல	10 2 35
X 122	பறையன் குடியிருப்பு	பேரம்பலம் அம்பலம்	றை	2 1 19
Y 122	தலைமடை வீரப்புலம்	இ. கைலாயா	றை	5 0 20
Z 122	தலைமடை	பே. அம்பலம்	றை	0 2 38
A 123	தரவை	உசன்கணிமடக்காயர்	தரிசு	0 1 39
B 123	அம்பலம்குடா	ச. சங்கரபயிள்ளை	றை	2 0 25
C 123	தரவை	சிற்றம்பலம்பெண் கமலாலயம்	றை	12 3 21
D 123	வேளக்கரையன்	சின்னத்தம்பிகைம்பெண் பத்தினி	வடவி	8 0 0
E 123	ஈச்சங்காடு	ச. சங்கரபயிள்ளையும் ஆ. சிதம்பரபயிள்ளையும்	சிறுகாடு	4 2 30
4877	றை	—	றை	6 2 21
F 123	தரவை	இ. மூ. வினாசித்தம்பி	தரிசு	1 2 35
G 123	புணரவட்டின்காடு	சேகுமெய்தீன்செய்யது	வயல	2 1 2
H 123	அம்பலங்காடு	இ. மூ. வினாசித்தம்பி	பனந்தோட்டம்	4 3 11
I 123	புணரவட்டங்காடு	ச. வைரமுத்து	வயல	1 3 20
J 123	தரவை	தையலபாசபண்டாரம்	தரிசு	3 0 0
K 123	கிரிஜலை	றை	தோட்டம்	0 3 13
L 123	றை	றை	வடவி	3 0 22
M 123	றை	றை	தரிசு	7 0 26
N 123	துறட்டிப்பிட்டி	கதிரவேலுபெண் சிற்றம்பலம்	றை	1 0 37
4878	றை	—	றை	35 0 25
4879	தரவை	—	றை	7 0 13
O 123	தரவை	நாராணி மகள் முத்தப்பிள்ளை	தரவை	7 0 8
4880	தானைக்காடும் மறு	—	சிறுகாடும் தரிசும்	4 1 15
Q 123	தானைக்காடு	—	றை	5 2 8
4882	றை	—	றை	6 2 16
4883	றை	—	றை	5 0 10
4884	றை	—	றை	8 2 15
4885	றை	ம. சங்கரபயிள்ளை, வீரகத்தியா சிவலோகா	சிறுகாடு	10 2 3
4886	றை	—	றை	4 2 6
4887	தரவை	—	தரிசு	6 0 10
4888	றை	—	றை	3 2 36
4889	றை	—	றை	5 3 35
4890	றை	—	றை	4 0 34
4891	றை	—	றை	6 0 32
4892	றை	—	றை	6 1 14
4893	றை	—	றை	8 0 0
4894	றை	—	றை	7 1 24
4895	றை	—	றை	2 2 38
R 123	றை	இ. கைலாயர்	றை	6 0 38
S 123	றை	றை	றை	5 1 38
4896	றை	—	றை	7 3 0
4897	றை	தி. சங்கரநமசிவாயமும் மறு	றை	5 1 35
4898	றை	—	றை	7 1 12
T 123	தானைக்காடு	இ. கைலாயர்	சிறுகாடு	6 0 32
U 123	றை	றை	றை	5 3 18
4899	றை	—	றை	5 2 0
4900	றை	தி. சங்கரநமசிவாயம்	றை	1 3 5
4901	றை	க. கந்தர்	றை	1 1 8
4902	றை	வி. சின்னத்தம்பியு மறுபேரும்	றை	0 3 5
4903	றை	சி. கங்கரநமசிவாயம்	றை	1 3 31
4904	றை	வி. சின்னத்தம்பி	றை	4 0 18
4905	புணரவட்டங்காடு	தி. சங்கரநமசிவாயம்	தென்னமரம்	3 3 18
4906	தரவை	றை	தரிசு	2 3 18
4907	றை	றை	றை	1 0 5
4908	றை	—	றை	1 1 20
V 123	தானைக்காடு	க. கந்தர்	சிறுகாடும் தரிசும்	7 3 7
W 123	றை	இ. கைலாயர்	சிறுகாடு	6 0 7
X 123	றை	றை	றை	7 2 14
Y 123	றை	றை	றை	7 0 17
Z 123	றை	றை	றை	10 3 22
4909	தரவை	—	சதக்கனிலம்	18 1 1
4910	றை	குறிச்சி—தொப்புரமும் சுளிப்புரமும்.	றை	30 2 32

இல.	காணியினது பெயர்.	உரித்தாளரின் பெயர்.	விலா. ம்.	விசாலம்.
				அ. ஊ. ப.
4911	தானைக்காடு	முருகர், சனகர், மதுபேரும்	சிறுகாடு	24 0 25
4912	றை	றை	தரிசு	8 2 26
4913	றை	தி. சங்கரநவசுவாமி	சிறுகாடு	4 2 38
குறிச்சி - தொலபுரம்.				
A 124	தரவை	சேருமெய்தின் செய்யன்	தரிசு	2 2 4
4915	தானைக்காடு	—	சிறுகாடு	2 1 26
4916	தரவை	—	தரிசு	1 0 38
4917	றை	—	றை	6 3 30
B 124	நீதோவன	துரையப்பா செட்டியார்	றை	2 2 16
C 124	கிரிஓலை	தி. போம்பலம்	றை	0 2 30
D 124	புனரவட்டன் காடு	ச. வைரமுத்து	வயல	2 2 19
4919	தரவை	—	தரிசு	7 1 24
4920	றை	—	றை	1 0 0
E 124	வெள்ளண்டதல	சுப்பரகைகம்பெண் சையலமு		
		சது	தரிசுவயல	1 0 15
F 124	நீதோவன	முருகர்வேலு	றை	0 2 1
பிளான் இலக்கம் 1,410. குறிச்சி - சுழிபுரம்.				
4944	தரவை	—	தரிசு	7 1 37
4945	றை	—	றை	9 2 8
G 124	நீதோவன	வி. கணபதி	பனந்தோட்டம்	0 2 5
H 124	றை	க. நாராயணரும் மது	றை	0 2 9
I 124	கல்லடிப்புலம்	க. ஏரம்பரும் மது	றை	1 2 5
J 124	றை	விசுவனாதர் பெண் சின்னப் பிள்ளை	றை	1 1 32
K 124	கல்லடிப்புலம்	வி. கணபதி	தரிசுவயல	1 1 18
L 124	றை	ச. நாராயணரும் மது	—	1 2 29
M 124	மேற்.	ம. கந்தரும் விசுவனாதர் பெண் சின்னப்பிள்ளையும்	—	3 2 15
N 124	மேற்.	ம. கந்தரும் ஆ. விசுவனாதரும் மதுபேரும்	—	11 1 3
O 124	வேளாவிடத்தல	அ. கணபதி	பனந்தோட்டம்	2 3 5
P 124	மேற்.	இராமனாதர் பெண் கதிராசி	சில பணியும் தரிசும்	6 1 10
Q 124	எழுமுடகுடா	க. ஏரம்பர்	தோட்டம்	2 1 17
R 124	வேளாவிடத்தல	இ. கந்தப்பர்	றை	3 0 26
4946	தரவை	—	தரிசுவயல	2 1 34
4947	மே	—	சதக்கநிலம்	6 1 20
4948	மேற்.	—	றை	10 3 22
4949	மேற்.	—	றை	1 3 39
S 124	எழுமுடகுடா	ம. கந்தரும் மது	பனந்தோட்டம்	2 2 14
4950	தரவை	—	சதக்கநிலம்	7 2 35
4951	மேற்.	—	தரிசுமேடு	11 2 16
4952	மேற்.	—	றை	12 0 31
4953	மேற்.	—	றை	6 2 3
4954	மேற்.	—	றை	2 1 38
T 124	மேற்.	தி. கார்த்திகேசர்	றை	6 1 31
U 124	மேற்.	மேற்.	றை	5 2 3
V 124	மேற்.	மேற்.	றை	6 0 20
W 124	எழுமுடகுடா	க. மு. சதிரவேலும்பிள்ளை	தென்னந்தோட்டம்	30 0 14
X 124	சாளிக்காடு	பி. மயிலவாகனம்	தரிசுவயல	22 2 6
Y 124	மூக்காஞ்சி	சுப்பிரமணியர் பெண் வள்ளியம்மை	றை	2 3 25
Z 124	றை	ச. அருணாசலமும் ம. சுப்பிரமணியரும்	றை	9 2 30
A 125	றை	ச. ஆறுமுசுமும் அ. சங்கரப்பிள்ளை	தரிசுமேடு	3 1 20
B 125	சுழிக்காடு	அ. சங்கரப்பிள்ளை	றை	4 0 30
C 125	றை	றை	றை	1 3 2
4955	தரவை	—	றை	16 0 20
4956	றை	—	றை	12 2 30
4957	றை	—	றை	6 0 0
D 125	சாளிக்காடு	பி. மயிலவாகனம்	றை	5 0 17
E 125	றை	கீரபத்திரர் புகள் அபிராமி	நெலவயல	0 3 19
F 125	றை	அ. சின்னத்தம்பியும் மது	றை	2 1 14
G 125	ஆணைவிழுந்தான்	ச. மாரிமுத்து	தரிசுவயல	4 0 7
H 125	றை	கோவிந்தா பெண் பத்தினி	பனந்தோட்டம்	1 0 15

இல.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். அ. தூ. ப.
4958	ஆனைவிழுந்தான்	—	தரிசுகிலம்	0 1 6
4959	றை	—	றை	0 1 26
4960	தரவை	—	றை	1 3 12
4961	றை	—	றை	1 2 32
4962	றை	—	றை	2 1 10
I 125	காணிக்காடு	கந்தானகம் திருப்பதி	பனந்தோட்டம்	1 1 10
J 125	ஆனைவிழுந்தான்	தல்வையம்பலம் கைம்பெண்		
		குஞ்சரம்	தரிசு	1 3 29
4964	றை	றை	தரிசு	0 2 38
4965	மேற்.	—	மேற்.	1 1 30
4966	புலவளைந்தான்	—	மேற்.	2 1 25
4967	மேற்.	—	மேற்.	7 1 19
4968	மேற்.	—	மேற்.	0 3 3
K 125	திருவடிநிலை	திருவடிநிலைமடம்	தரிசுவல	4 2 9
L 125	நச்சமோட்டை	க. முருகேசர்	மேற்.	2 2 22
M 125	கோட்டப்பலம்	ச. இராமனாதர்	மேற்.	3 1 0
N 125	அச்சாட்டி	மேற்.	மேற்.	3 3 20
O 125	கோட்டப்பலம்	மேற்.	மேற்.	3 0 23
P 125	மேற்.	மேற்.	தென்னம்பிளளை	3 0 0
Q 125	மேற்.	மேற்.	வயல	4 1 33
R 125	ஆச்சாட்டி	மு. ஆறுமுகமும் மறு	மேற்.	5 1 35
		குறிச்சி—சில்லாலை.		
S 125	வெள்ளமாண்டி	மு. வைத்தி	தரிசு	4 1 4
T 125	மேற்.	கு. வைத்தி	பனந்தோட்டம்	0 1 7
U 125	மேற்.	மு. வைத்தி	தரிசு	3 0 14
V 125	அறுகம்பிட்டி	பா. செவ்வயித்தி	பனை	0 3 27
W 125	மேற்.	கு. வைத்தியாம்பிளளை	பனை	1 3 30
125	மேற்.	ம. செவ்வயித்தி	தரிசு	4 2 3
4971	தரவை	—	தரிசு	5 3 17
4972	மேற்.	—	தரிசு	3 1 2
4973	மேற்.	—	தரிசு	7 1 14
4974	மேற்.	—	தரிசு	5 2 33
		குறிச்சி—சுழிபுரம்.		
4975	மாலாவி	ந. சின்னத்தம்பி	பனை	3 1 0
Y 125	மலாவி	வி. ஆறுமுகம்	தரிசு	1 1 22
Z 125	தரவை	றை முருகர் ஆறுமுகம்	தரிசு	5 0 17
A 126	மாலாவி	மு. ஆறுமுகம்	வடலி	3 1 22
B 126	மேற்.	வி. ஆறுமுகம்	பனை	1 0 4
C 126	மேற்.	அ. விசுவலிங்கம்	பனை	5 3 16
D 126	மேற்.	ச. முருகரும் மறுபேரும்	பனை	3 2 31
4976	தரவை	—	தரிசு	3 1 0
4977	மேற்.	—	தரிசு	5 1 0
4978	மேற்.	—	தரிசு	2 2 32
4979	மேற்.	—	தரிசு	9 2 28
4980	மேற்.	—	தரிசு	2 1 13
4981	மேற்.	—	தரிசு	2 1 34
4982	மேற்.	—	தரிசு	14 1 25
4983	மேற்.	—	தரிசு	2 1 25
4984	மேற்.	—	தரிசு	11 2 18
4985	மேற்.	—	தரிசு	3 0 32
4986	மேற்.	—	தரிசு	1 3 19
4987	மேற்.	—	தரிசு	4 2 6
4988	மேற்.	—	தரிசு	0 3 8
		பிளான் இலக்கம் 1,404. குறிச்சி—மாதகல.		
4857	நாவற்பள்ளம்	—	பனந்தோட்டம்	0 1 11

பாணிப்பு விலை எக்கரொன்றுக்கு ரூபாய் பத்து வீதம்.

இந்தக் காணிகளைப்பற்றிய மேலதனமான விவரங்களை சேர்வையர் ஜெனறல துரையவர்களிடத்திலும் விந் பனவின் கொந்திசைப்பற்றி யாழ்ப்பாணம் கவணமேந்து ஏசன்றுத்துரையவர்களிடத்தும் கேட்டறியலாம்.

தேசாதிபதி மகோதர் அவர்களினது கட்டளையின்படி,

நோவெல உவாக்கர்,

இராசாங்க லிசுரர்.



නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රු. ප.
W 530	ගාල්ලේ රාජලයේ වත්ත	ඒ. ඩී. ගණඥරිය සහ තවත් අය	0 0 23
X 530	අමකාසිත් කොරවුව	සුලේඛයන්ලොබේ ජයවර්ධනලොබේ සහ තවත්	0 0 6
Y 530	බිබිකෝවුව	සෙල්මාලොබේ අහමද සහ තවත් අය	0 0 2
Z 530	කොහොඹගහ වත්ත	අහමදලොබේ ජයවර්ධනලොබේ සහ තවත් අය	0 0 9
A 531	ජේරගහ කොරවුව	ඇස්. ඇල්. මහමද ඉස්සෙල් සහ තවත් අය	0 0 9
B 531	දොඹගහකොරවුව	බසන් සයිබු මන්තිවන් අහමදලොබේ මරික් කාර් සහ තවත් අය	0 0 10
අන්දම—මුඩුබිම.			
C 531	පරතවත්ත	රාසුබුලොබේ අහමදලොබේ සහ තවත් අය	0 0 4
අන්දම—පොල්වත්ත.			
D 531	ඇලමුල වත්ත	බමරලොබේ ජයවර්ධනලොබේ සහ තවත් අය	0 0 6

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ ඔහුකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1897 ක්‍රි. නොවැම්බර් මස 15 වෙනි දින පස්වරු එකේ කනිසමට වැලිගමදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඔහුචා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල්ගණන් හත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔහුබව මෙයින් දැනගත යුතුයි.

වම් 1897 ක්‍රි. ඔක්තෝබර් මස 19 වෙනි දින මාකර කම්බේරියේදීය. ජී. කුණ්ඩුවේ උපදේශන වම්හ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the improvement of Nuwara Eliya, to wit :—

Preliminary plan 4,634. Village—Within Board of Improvement limits of Nuwara Eliya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
S 794	—	Mud house	Appuda	0 0 0.62
T 794	—	Houses, &c.	Paratteyan Kangany	0 0 25.98

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on November 22, 1897, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kacheheri, October 18, 1897. S. M. BURROWS, Assistant Government Agent.

වම් 1876 ක්‍රි. අවුරුද්දේ නොමමර ඊනේ ආඥාපත්‍රයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තට, ඒ නමුත්: නුවරඑළියේ නගරය වැඩිදියුණු කිරීම පිණිස මෙහිපහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගවෙති කාණ්ඩයේ කරනිමෙන පංගාද්වුල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වනන් සේනෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩමකම :—

සිතියම 4,634. ගම—නුවරඑළියේ නගරනිවාසික සභාවේ සීමාවල.

නො.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රු. ප.
S 794	මැටිගහපු ගේ	අප්පුඩා	0 0 0.62
T 794	තෙවල්	පට්ටගන් කන්කානි	0 0 25.98

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ ඔහුකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1897 ක්‍රි. නොවැම්බර් මස 22 වෙනි දින අ. පා. එකේ (1) කනිසමට නුවරඑළියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඔහුචා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණන් හත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔහුබව මෙයින් දැනගත යුතුයි.

වම් 1897 ක්‍රි. ඔක්තෝබර් මස 18 වෙනි දින නුවරඑළියේ කම්බේරියේදීය. ඇස්. ඇම්. බරෝස්, ආණ්ඩුවේ උපදේශන වම්හ.



HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, to wit :—

Preliminary plan 4,754. Village—Dikoya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
I 803	Fruithill estate	Tea on either side of stream	Proprietors of Fruithill estate	0 0 18

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on November 19, 1897, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
October 22, 1897.

ALLANSON BAILEY,  
Government Agent.

විෂ්‍ය 1876 ක්‍රම අවුරුද්දේ නොමිලට 3 වන ආඥාවලින් හත්වැනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ්‍ය 1876 දේ ඉඩම ලබාගැනීමේ ආඥාවලින්" අනුමත කාණ්ඩයේ කරනිවන පාරාද්‍රවල ප්‍රකාරයට කාරකමන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු වගන්තියේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමකම :—

පිහිටීම 4,754. ගම—දික්ඔය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කිසිවයා.	මගත. අ. රු. ප.
I 803	ප්‍රාචීනිල්වත්ත	වතුරපාර දෙපැත්තේ හේ සාදා තිබෙනවා	ප්‍රාචීනිල්වත්ත අයිතිකාරයා	0 0 18

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වැනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් පැමිණෙන නමුත් නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අය විෂ්‍ය 1897 ක්‍රම නොමිලට මස 19 වැනි දින පස්වරු 2 කේ කනිසමට මහනුවර කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් නමුත්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

විෂ්‍ය 1897 ක්‍රම මක්කෝඩර් මස 22 වැනි දින මහනුවර කවිවෙරියේදී.

ඇලන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්ත වමෙය.

1876 ම ඔරු-ත් 3 ම මුලස්සස්සඳුණු 7 ම පිරිවිණ පිරිකාරම පිරිකර්කඳෙවෙක්රු වෙණදාය නාන පිනනර්ප්පොලොවටම කාණ්ඩය, අමතාව යු :—

තැන.	ප්‍රාතම පද්ධතිය	වර්ගය	මුලස්සිය	විසාලය.
I 803	කාණ්ඩය නු පෙයා. වොහුඹුලතොට්ටම	වර්ගය 4,754. වර්ගය.	මුලස්සිය—ඉසුරා. මුලස්සිය—ඉසුරා.	විසාලය. අ. රු. ප.

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වැනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් පැමිණෙන නමුත් නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අය විෂ්‍ය 1897 ක්‍රම නොමිලට මස 19 වැනි දින පස්වරු 2 කේ කනිසමට මහනුවර කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් නමුත්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

1897 ම ඔරු ඉපයසිමර් 22 න් ව.

ගවන්සන් පෙලි,  
අර්ජාඳි ඉසුරා.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a public latrine, to wit :—

Preliminary plan 4,753. Village—Harasgama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
H 803	Bogahakumburakotuwa	Field	T. Kalu	0 0 5

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on November 29, 1897, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,  
October 25, 1897.

G. SAXTON,  
Assistant Government Agent.







NOTICE is hereby given that the following Toll Rents of the Puttalam District for the year ending December 31, 1898, will be sold by public auction at the Puttalam Kachcheri on Thursday, November 11, 1897, at 1 P.M.

The purchaser will be required to deposit 10 per cent. in cash on the purchase amount on the day of sale and complete the necessary securities within one month from that date.

Bridge.—Kottukachchiya.

Canal.—Palavi.

Ferries.—Etalai, Kalpitiya-Mutwal, Kalpitiya-Karaitivu.

The sale of the ferry rents of Kalpitiya-Mutwal and Kalpitiya-Karaitivu will be simultaneously held by the Mudaliyar in Kalpitiya.

ÆLIAN A. KING,

Government Agent's Office, Government Agent.  
Kurunegala, October 26, 1897.

විෂි 1898 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින අවසාන වෙනවාදි අවුරුද්දේ මෙහිපහක සඳහන්වෙන පුත්තලම් දිස්ත්‍රික්කවේ නොටුපල් රේන්ද වෂී 1897 ක්වු නොවැම්බර් මස 11 වෙනි දින මුහුණපතින්ද එකට පුත්තලම් කවිවෙරියේදි ප්‍රසිධි වෙන්දේසියේ විකුනන බව මෙයින් දනුවුණිනා ඇත.

කල්පිටියේ, මෝදර නොටුපල් රේන්දේ සහ කල්පිටිය කර්නිවේ නොටුපලද එම වෙලාවටම කල්පිටියේ මුදියන්සේරුලාම විසින් විකුනනට යෙදෙනවා ඇත.

ගැනුම්කාරයෝ විසින් රේන්දය ගත් දිනේදීම රේන්දය ගත් මුදලෙන් සියයට දහය බැගින් මුදල අත්පිට කාසි බදිනට ඔනෑවා සහ එකී දිනේ පවත් මාසයක් ඇතුලතදී ඔනෑකරන්නාදු ඇප සම්පූර්ණකරනට ඔනෑය.

**පාලම.**

1. කොටුකවිටිය.

**ඇලරේන්දය.**

2. පාලාවිය.

**නොටුපල් රේන්ද.**

3. එතාලේ.

4. කල්පිටියමෝදර.

5. කල්පිටිය කර්නිවු.

ඊලියන් ඒ. කිකි,

ආණ්ඩුවේ ඒජන්ත මහත.

இதன் கீழ் கண்டிருக்கிற புத்தளம் டிஸ்ட்ரிக்டின் ஆயக்குத்தகைகள் அதாவது, 1898 ம் ஆண்டு மார்ச்சு மாதம் 31 ன் தேதி முடிவாகிற வருஷத்துக் குத்தகையை 1897 ம் ஆண்டு கார்த்திகைமாதம் 11 ன் தேதி வி யாமுக்கிழமை பின்னேரம் 1 மணிக்குப் புத்தளம் கச்சேரியில் பிரசித்த எலத்திற்கூறி விற்கப்படும.

கற்பிட்டி முகத்துவாரத்தின் அறைக்குத்தகையும் கற்பிட்டி கரைத்தீவு அறைக்குத்தகையும் ஆந்தச் சமயத்தில் கற்பிட்டி முதலியார் அவர்களாலும் கூறி விற்கப்படும.

கொள்வனவுகாரன் தான் கொண்ட கொள்விலை முதலில் பத்திலொரு பங்கு ரொக்கத்தில் விற்பனவுத் தே தியன்று கட்டி அத்தேதியிலிருந் து ஒரு மாதத்தவணைக்குள்ளாக பிணைகொடுத்து முடித்துக்கொள்ள வேண்டியது.

**பாலக்குத்தகை.**

1. கொட்டுக்கச்சிய.

**ஓடைக்குத்தகை.**

2. பாலாவி.

**அறைக்குத்தகை.**

3. ஏத்தாலை.

4. கற்பிட்டி முகத்துவாரம்.

5. கற்பிட்டி கரைத்தீவு.

எலியன் ஏ. கிங்,

அரசாட்சி ஏசண்டி.

NOTICE is hereby given that the Government Agent of the Province of Uva is prepared to receive tenders for the purchase of the following Toll Rents of the

said Province for the period of one year from January 1 to December 31, 1898:—

- |                  |                  |
|------------------|------------------|
| 1. Wellawaya     | 5. Taldena       |
| 2. Tanamalwila   | 6. Udakumbalwela |
| 3. Marangahawela | 7. Padinawela    |
| 4. Lunugala      |                  |

The tenders, which should be in sealed envelopes super-scribed "Tender for Toll rents," will be received at the Badulla Kachcheri until 12 o'clock noon on Saturday, November 6, 1897, when they will be opened.

Tenders should be accompanied by Government draft for one-tenth of the amount of tender for each toll if the tenderer does not appear at the Kachcheri in person.

Tenders may be sent in for each toll separately, or for the seven tolls collectively.

The Government Agent reserves to himself the right, without question, of rejecting any or all tenders.

The person whose tender is accepted by the Government Agent will be required to deposit at once in cash one-tenth of the amount of his tender, which sum will be forfeited if he does not, within thirty days from the date when His Excellency the Governor's approval of his offer is communicated to him, deposit cash security equal to one-third of his purchase amount.

If no satisfactory offer be received by the tender, the Government Agent will immediately put up each rent separately, or all the rents together, for sale by public auction.

The Kachcheri,  
Badulla, October 18, 1897.

G. A. BAUMGARTNER,  
Government Agent.

විෂි 1898 ක්වු ජනවාරි මස 1 වෙනි දින සිට එම අවුරුද්දේ දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු දැව දියාවේ මෙහි පහත සඳහන්වෙන පාර රේන්ද ලල්ලා එවනලද වැන්ඩර් බාරගැනීමට එම දියාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ සුදනම්ව සිටින බව දැනගුයි.

**රේන්දපලවල්.**

- |               |                 |
|---------------|-----------------|
| 1. වැල්ලවාය.  | 5. කල්දෙන.      |
| 2. තනමල්විල.  | 6. උඩුකුඹල්වෙල. |
| 3. මරන්ගහවෙල. | 7. පාදින්නාවෙල. |
| 4. එහුගල.     |                 |

වැන්ඩර් නොහොත් ලල්ලා එවනු වන එවනලද ඇත් විලෝප්එකේ පිට "රේන්ද ලල්ලා එවනු" කියා ලියා තැබිය යුතුයි. තවද මෙසේ එවනලද වැන්ඩර් වෂී 1897 ක්වු නොවැම්බර් මස 6 වෙනි දෙනසුරුද, දවල් 12 දක්වා බදු එ කවිවෙරියේදී බාරගෙන ඊටපසු ඒවා කඩනට යෙදෙනවා ඇත. ලල්ලා මාරයා කවිවෙරියට ගෙන වානම් ලල්ලා එවනුයේ සඳහන් එක එක රේන්දය ලල්ලා තිබෙන මුදලෙන් දහයෙන් පහුව ආණ්ඩුවේ මුද් කඩදසියක් එවිය යුතුය.

එක එක රේන්දයට වෙනවෙනම වැන්ඩර් හෝ එසේ නැත්නම් රේන්ද ගටම එක වැන්ඩර් එකක් එවිය යුතුයි.

වැන්ඩර් එකක් හෝ සියල්ලම හෝ ප්‍රතිකේසකෙරී මේ බලය ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේවෙත තබා ගන්නාලදී.

ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් ඒජන්තයන්ට යෙදෙන වැන්ඩර්එක අයිතියකාරයා විසින් ඔහුගේ ලල්ලා මුදලෙන් දහයෙන් පහුව මුදලෙන් එවලීම බැඳිය යුතුයි.

ඔහුගේ ලල්ලා ආණ්ඩුකාර උතුමානත්වයන්සේ විසින් පිලිගන්නාස කියා ඔහුට දනුවුණ නිසදවසක් තුල ඔහු රේන්දය ලල්ලාගත් මුදලෙන් තුනෙන් පංගුව මුදලෙන් නොබැන්දෙන් ඔහු විසින් පලමුකොට බැඳපු දහයෙන් පංගුව රජසන්නක වෙනබව දැනගුයි.

නිසි ගණනකට ලල්ලා වැන්ඩර් ලැබුවේ නැත්නම් එක එක රේන්දය වෙනවෙනම හෝ එසේ නැත්නම් රේන්ද සියල්ලම එකට දමා හෝ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් ප්‍රසිධි වෙන්දේසියේ විකුනනු ලැබේ.

ජී. ඒ. බොම්බාර්ට්ටන්,  
ඒජන්තලන්තාන්සේ.

විෂි 1897 ක්වු ඔක්තෝබර් මස 18 වෙනි දින බදු එ කවිවෙරියේදී.

## Sale of Ebony.

An auction sale of the under-mentioned ebony will be held at the Central Timber Depôt, Kew road, Slave Island, on Monday, November 29, 1897, at 2 p.m. :—

Total Quantity offered for Sale : 18 tons 17 cwt. 3 qr. 8 lb.

Lot.	Total Weight.	No. of Logs in each Lot.	Average.		District in which Ebony was cut.	Soundness of Logs.	Blackness of Wood.	Dead or Green logs.	Weight of Heaviest Log in each Lot.	Weight of Lightest Log in each Lot.	Length.		No. of Logs in each lot over 15 ft. in Length.	
			Length.	Girth.							Maximum.	Minimum.		
	T. C. Q. L.		T. C. Q. L.	Ft. in.	Ft. in.				T. C. Q. L.	T. C. Q. L.	Ft. in.	Ft. in.		
A ...	7 18 0 2	30	0 5 1 1	13 9	3 2	C. P., Kandy	Sound	Black	Green	0 13 2 16	0 2 2 26	18 0	11 0	3
B ...	3 19 1 20	28	0 2 3 9	12 6	2 8	do.	do.	do.	do.	0 8 3 8	0 1 0 6	18 0	9 9	5
C ...	2 4 3 10	11	—	—	—	do.	Inferior	do.	do.	—	—	—	—	—
D ...	1 12 0 24	5	—	—	—	do.	do.	do.	do.	—	—	—	—	—
E ...	1 17 2 18	9	—	—	—	do.	do.	do.	do.	—	—	—	—	—
F ...	1 4 3 20	3	—	—	—	E. P.	Slightly inferior	do.	do.	—	—	—	—	—
G ...	0 0 2 26	1 piece	—	—	—	C. P.	Inferior	do.	do.	—	—	—	—	—

The timber may be inspected on application made to Superintendent, Central Timber Depôt, who will give any further information that may be required.

Office of the Conservator of Forests,  
Colombo, October 25, 1897.

A. F. BROUN,  
Conservator of Forests.

## MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

## Statement of Arrack Distilled during the Quarter ended September 30, 1897.

	Western Province.	Southern Province.		Total.
	Kalutara.	Galle.	Matara.	
	Gallons.	Gallons.	Gallons.	Gallons.
Balance in store on June 30, 1897	29,983	36,253	1,694	67,930
Distilled during the quarter ended September 30, 1897	351,553·16	84,619	14,157	450,329·16
	381,536·16	120,872	15,851	518,259·16
Quantity issued during the quarter ended September 30, 1897	333,630·16	89,585	14,073	437,338·16
Balance in store on September 30, 1897	47,856	31,287	1,778	80,921

Audit Office,  
Colombo, October 23, 1897.

W. T. TAYLOR,  
Auditor-General.

WHEREAS cattle murrain has broken out in the village Ullalapola in the Pahala Visideka korale in Wannihatpattu of the Kurunegala District, in the North-Western Province, it is hereby declared that the said korale—bounded on the north by the Gandeka korale and the Mi-oya, south by the Katuwanna korale, east by the Divigandabaya korale, and west by the Katuwanna and Gantiha korales—is an infected area, in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

Kurunegala Kachcheri  
October 13, 1897.

HARRY E. BEVEN,  
for Government Agent.